



International Federation of
Library Associations and Institutions

දුර්ලහ ගුන්ප සහ අත්පිටපත් එකතු
චිපිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා
මාරගෝපදේශ

අන්තර්ජාතික ප්‍රස්තකාල සංගම් සංවිධානයේ දුර්ලහ ගුන්ප සහ විශේෂ එකතුන් අංශය විසින්
සම්පාදනය කරන ලද්දකි.

සැප්තැම්බර 2014
දැනා IFLA විද්‍යාත්මක මණ්ඩල ස්ථීර කරන ලදී.

සිංහල පරිවර්තනයකි. Sinhalese Translation



පරිවර්තනය - ආචාර්ය වම්පා එන්. කේ. අලහකෙෂන් [BA (Hons) Peradeniya, MLS (Colombo,
PhD (Colombo)]
මක්තෝධර 2017.

ඉංග්‍රීසියෙන් රචිත මුල් ප්‍රකාශය සිංහලට පරිවර්තනය කිරීමේ දී මුල් පිටපතට වඩා වෙනස්කම්
ඇතිවිය හැක. මෙම පරිවර්තනය තුළ විමර්ශන කටයුතු සඳහා පමණි.



ප්‍රස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය, 2014

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ග්‍රන්ථ සහ අන්තිච්චා එකතු ඩීපිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලයේ

සංස්කාරක මණ්ඩලය (2016/2017)

- නීතා දමයන්ති පීරිස් (ප්‍රධාන සංස්කාරක)
- බිල්මණි වර්ණසූරිය
- තුෂාරි සෙනාවිරත්න
- සුනේත්තා කාරියවසම්
- මැණ්ඩු මොහමඩ් ම්සේචි
- සුහුමනියන් නවකීදක්ෂිතනන්

ග්‍රන්ථ සම්ක්ෂණය : සුනේත්තා පෙරේරා [B.Sc. (Colombo), M.Sc. (Aberdeen)]

ISBN: 978-955-9075-25-7

© 2014, පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය

This work is licensed under the Creative Commons Attribution 4.0 International(CC BY 4.0) license. To view a copy of this license, visit: <http://creativecommons.org/licenses/by/4.0>

IFLA
P.O. Box 95312
2509 CH Den Haag
Netherlands

www.ifla.org

පුස්තකාල සංගමි සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්පිටපත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

සංස්කාරක සටහන

ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 2017-2022 උපායමාර්ගික සැලැස්මට සමගාමීව 2016/2017 ප්‍රකාශන කම්ටුව විසින් ඉළුලා ආයතනය මගින් ප්‍රකාශන විද්‍යාත්වා 4ක් සිංහල සහ දෙමළ හාජාවන්ට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

෋පායමාර්ගික සැලැස්මේ දක්වා ඇති පරිදි මෙම පරිවර්තන කර්තවායේ මූලික අරමුණ වූයේ දේශීය හාජාවලින් පුස්තකාල විද්‍යා ප්‍රකාශන හිගවීමත්, ඒ හේතුවෙන් පුස්තකාල හා විද්‍යාපන විද්‍යා විෂය හදාරන සිසුවන්ට මෙන්ම, පුස්තකාලයාධිපතින්ට විවිධ දුෂ්කරතා රෙසකට මූහුණ පැමුව සිදු වී ඇති බැවින් එම අපහසුතා මගහරවා ගැනීමේ පිළියමක් ලෙසිනි. තවද අන්තර්ජාතික මට්ටමේ ඇති තොරතුරු පුස්තකාලයාධිපතින්ට සහ පුස්තකාල හා විද්‍යාපන විද්‍යා විෂය හදාරන ශිෂ්‍යන්ට දැනගැනීමට සැලැස්වීමත් මෙම ව්‍යාපෘතියේ තවත් එක් අරමුණක් විය.

මෙම ව්‍යාපෘතිය මගින් සිංහල හාජාවට පරිවර්තනය කරන ලද දුරුලභ ගුන්ථ සහ අන්පිටපත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ යන ඉළුලා ලේඛනය තුළින් පුස්තකාලයාධිපතින්ට සහ පුස්තකාල හා විද්‍යාපන විද්‍යා විෂය හදාරන ශිෂ්‍යන්ට සහ අනික්ත් පායකයන් හට දුරුලභ ගුන්ථ සහ අන්පිටපත් එකතු ඩිජිටල්කරණය පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ලබා ගත හැකි වේ යැයි විශ්වාස කරමි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සහාය වූ සංස්කාරක මණ්ඩල සාමාජිකයින්ටත්, එහි සේදුපත් බලා සම්ක්ෂණ කටයුතු සිදු කළ සම්ක්ෂකවරුන්ටත් ස්තුතිය පුදකරමි. එසේම මෙම පරිවර්තන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට මහඟ පිටුවහළක් ලබාදුන් ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සහායතිනිය ඇතුළු විධායක මණ්ඩල සාමාජිකයින්ටත් මාගේ කෙතයිතා ස්තුතිය පිරිණමමි.

ශීතා දුමයන්ති පිරිස්

ප්‍රධාන සංස්කාරක

ශ්‍රී ලංකා පුස්තකාල සංගමය

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිචර්යා එකතු ඩිජිටල් කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලයේ

පටුන

හැඳින්වීම සහ විෂය පථය	5
පිළිගැන්වීම	9
1. ව්‍යාපෘති සැලසුම් කිරීම	10
2. මූල් පිටපත් තේරීම	13
3. එකතු නිරමාණය කිරීම සඳහා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ	15
4. පාරදිත්ත (metadata).....	21
5. පුද්ගලික පාඨකාරී වෙත තොරතුරු ඉදිරිපත් කිරීම)	23
6. බෙදා හැරීම, ප්‍රවාරණය හා ප්‍රතිඵාලිතය.....	24
7. ඇගයීම.	25
8 ඩිජිටල් එකතුවේ දිර්සකාලීන සංරක්ෂණය	26
9. නිරදේශයන්හි සාරාංශය.	27
මූලාශ්‍ර	28

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්පිටපත් එකතු බිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

දුරුලභ ගුන්ථ සහ අන්පිටපත් එකතු බිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

අන්තර්ජාතික පුස්තකාල සංගම් සංවිධානයේ දුරුලභ ගුන්ථ සහ විශේෂ එකතුන් අංශය විසින් සම්පාදනය කරන ලද්දකි.

හැඳින්වීම සහ විෂය පරිය

හැඳින්වීම

පුස්තකාල එකතුන් බිජිටල්කරණය වීමත් සමගම පාඨකයන්ට සහ විද්වත්තන්ට තොරතුරු ගැවීමෙනය කිරීම සඳහා නව මංමාවත් විවර වී ඇත. පුස්තකාල මගින් බිජිටල් එකතු පදනම්කාට ගෙන මෙවැනි තොරතුරු සේවා ලබාදීම පාඨකයන් විසින් අපේක්ෂා කරන අතර, අද වන විට ඒ සඳහා ඉහළ ඉල්ලුමක් ද පවතී. පුද්ගලයන් විසින් තොරතුරු සොයා ගැනීම සඳහාත් පර්යේෂණ දියන් කිරීම සඳහාත් මෙම බිජිටල්කරණය කරන ලද පුස්තකාල එකතු හාවිතා කිරීම දැකිය හැකිය. එබැවින් තම පුස්තකාලය සතු බිජිටල්කරණය කරන ලද සම්පත් ලොව පුරා විසිරී ඇති සියලු පාඨකයන්ගේ සහ විද්වත්තන්ගේ ගැවීමෙනය සහ පරිශීලනය සඳහා ලබා දීමට පුස්තකාලවලට වැදගත් වගකීමක් පැවරී ඇත. සාම්පූද්‍යාධික තොරතුරු ගැවීමෙනයේදී සීමා සහ බාධක ලෙස සැලකුණු භාගෝලීය විෂමතා, ආර්ථික තත්ත්වයන්, දේශපාලන සීමා මායිම්, සහ සංස්කෘතික සංවේදිතාවන් යන සියලු බාධක අහිඛවා යාමට අන්තර්ජාලය සමත් වූ බැවින්, අන්තර්ජාලය මගින් විවෘත කර දෙන ලද නව තාක්ෂණික ක්‍රමවේද හාවිත කරමින් විද්වත්තු තම පර්යේෂණ සඳහා අවශ්‍ය විවිධ සම්පත් හාවිතා කිරීමටත් බිජිටල් එකතුන් සතු බිජිටල් දත්ත සහ බිජිටල් පිළිබඳ විවිධ ආකාරයෙන් පරිහරණය කිරීමටත් උත්සුක වී සිටිති.

දුරුලභ කෙති සහ විශේෂ එකතුන් පුස්තකාලයේ සාමාන්‍ය පරිදි තැන්පත් කර තිබෙන විට දී හාවිතා කරනවාට වඩා වැඩි වේගයකින් බිජිටල්කරණය කළ පසු හාවිතා කිරීමේ හා ගැවීමෙනය කිරීමේ හැකියාව වැඩි කරගත හැකි වේ. එබැවින් මෙම දුරුලභ හා විශේෂ එකතුන් බිජිටල්කරණය තොකළහාත් ඒවා තව දුරටත් පවතිනුයේ සැගවුණු හා අපුකට මූලාශ්‍ර වශයෙනි. එවන් එකතුන් බිජිටල්කරණය කොට ප්‍රවේශය සඳහා මාර්ගය සැලසු විට ඒවා හාවිතා කළ හැකි ප්‍රධාන මූලාශ්‍ර (core resources) බවට පත් වේ.

බොහෝ පුස්තකාල තොයෙකුත් ආකාරයේ විශාල බිජිටල්කරණ ව්‍යාපෘති දියන් කර තිබුණ ද, සුවිශේෂී දුරුලභ ගුන්ථ හා මූලික තොවන ගුන්ථ බිජිටල්කරණය කිරීමේදී එයටම ආච්චික ක්‍රමවේදයන් ඇති බැවින් ඒ සඳහා විශේෂ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. මෙම මාර්ගෝපදේශයන් සකස් කිරීමේ එක් අරමුණක් වූයේ මෙම වෙනසකම් පිළිබඳව පුවා දැක්වීමය.

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙලනය දුරුලත ගුන්ථ සහ අන්තිච්චාවන් වීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

එබැවින් මෙම කෘතිය පුස්තකාලවල ඇති දුරුලත හා විශේෂ එකතුන් විෂිතල්කරණය කිරීමට බලාපොරොත්තු වන සියල්ලන්ටම ඉතා වටිනා මාර්ගෝපදේශයක් ලෙස ප්‍රයෝගනවත් වේ. විශේෂයෙන්ම විෂිතල්කරණය ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන පුස්තකාල නිලධාරීන්ටත්, පුස්තකාලයාධිපතිවරුන්ටත්, එවැන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සහ සැලසුම් කරන පරයේෂකවරුන්ටත්, විෂිතල්කරණ ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර සපයන මූල්‍ය ආයතනවලටත්, මෙම කෘතිය අත්‍යාවශ්‍ය මාර්ගෝපදේශයක් වේ.

විෂය පථය

පුස්තකාල එකතු විෂිතල්කරණය වීමත් සමගම ඒවාහි සම්පත් හාවිතා කරන ආකාරයත්, එහි සේවාවන් හා උපාය මාර්ග සැලසුම් යනාදියත් විශාල වෙනසකට හාජනය වී ඇත. එහි ප්‍රතිඵ්‍යුතු වශයෙන් පසුගිය අවුරුදු 15 ක කාලය ඇතුළත පුස්තකාල එකතුන් විෂිතල්කරණය කිරීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශයන් කිහිපයක්ම ජාත්‍යන්තර, දේශීය, ජාතික, හා ආයතනික මට්ටමෙන් බෙහි වූ අතර ඒ සැම ලේඛනයකම ඒ සඳහා පිළිපැදිය යුතු යහ පුරුදු සම්බන්ධයෙන් කරුණු ගොනු කර ඇත. මෙයින් සමහර මාර්ගෝපදේශයන් බොහෝ සංකීරණ¹ වන අතර අනෙක් සමහර² ඒවා අවම වශයෙන් කරුණු ඇතුළත් කරමින් (වැඩි විස්තර සඳහා අදාළ වෙනත් සම්පත් වෙත යොමු සහිතව) ගොනු කිරීමට උත්සාහ කර ඇත. එමෙන්ම තවත් සමහරක් කරුණු ගොනු කර ඇත්තේ විෂිතල්කරණ ග්‍රාහක ප්‍රමිති³ (digital capture standards) සඳහා වන අතර තවත් සමහරක් දෙනා අවධානය යොමු කර ඇත්තේ විෂිතල්කරණ දත්ත සංරක්ෂණය කිරීමේ වැඩසටහන්⁴ සඳහා ඉතා ගක්තිමත් මාර්ගෝපදේශයන් සකස් කිරීමටය. එහෙත් ඒ සැම මාර්ගෝපදේශයකින්ම උත්සාහ දරා ඇත්තේ දැනුවමත් පවතින යම්කිසි මාර්ගෝපදේශකයක් වඩාත් ගක්තිමත් කිරීමට විනා මූල්‍යතින්ම නව මාර්ගෝපදේශ සකස් කිරීමට නොවේ. එබැවින් මෙම මාර්ගෝපදේශ පද්ධතිය ඉදිරිපත් කළ ස්ථියාකාරී කම්ටුව විසින් එකී සැම පිටපතක්ම හොඳින් අධ්‍යානය කර බලා දුරුලත සහ විශේෂ එකතුන් සඳහා විෂිතල්කරණ ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේදී වැදගත් වන විශේෂ කරුණු සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් යොමු කරමින් අනුපූරක මාර්ගෝපදේශ පද්ධතියක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇත.

මෙම මාර්ගෝපදේශ පද්ධතිය මගින් පුස්තකාල එකතු විෂිතල්කරණයේදී ඇතිවන තාක්ෂණික ගැටළු, විෂිතල් ග්‍රාහක (capture) ලබා ගැනීම සඳහා හාවිතා කරන ක්‍රමවේද, හෝ විෂිතල් සංරක්ෂණය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමක් සිදු නොකෙරෙන අතර මෙම මාර්ගෝපදේශ පද්ධතිය මගින් වඩාත් අවධානය යොමු කරනුයේ පාඨකයාගේ විෂිතල් තොරතුරු අවශ්‍යතා සහ අපේක්ෂා සපුරාලිය හැකි විෂිතල් සම්පත් ගොඩනැංවීම සැලසුම්කරණයට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබා දීමටය. එනිසාම පාඨකයා සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ අපේක්ෂා සහ අවශ්‍යතා හඳුනා ගැනීමේ වැදගත්කම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. එසේම මෙය සකස් කිරීමේදී විශේෂ එකතු කළමනාකරණය කරන්නන්ගේ දායුණියෙන්, කොතුක වස්තුන් ආරක්ෂා කරන්නන්ගේ දායුණියෙන්, සහ නොසරිගික සහ එතිහාසික විනාකම් ඇතුළත් කළා කෘතින් සහ

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිචර්වා එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

එවායේ බුද්ධිමය අන්තර්ගතය සම්බන්ධයෙන් පර්යේෂණය කරන්නන්ගේ දායුරිකෝණයන් ද සැලකිල්ලට ගෙන ඇත. තවද ඩිජිටල් දත්ත පදනම් කර ගනිමින් පර්යේෂණ කරන්නන්ට අවශ්‍ය පූර්ණ දත්ත විශ්ලේෂණය (full-text analysis) පිළිබඳවත්, විශාල දත්ත සමූහ (Big data) පදනම් කරගෙන පර්යේෂණ කරන පාඨකයාගේ අවශ්‍යතා පිළිබඳවත් සැලකිල්ලට ගෙන ඇත. එමෙන්ම නැවත නැවතත් භාවිතයට ගත හැකි හා අනාගතයේදී ව්‍යව පර්යේෂණ වටිනාකමක් ඇති තිරසාර ඩිජිටල් එකතු නිර්මාණය කිරීමටත් එවා ස්ථාවරව පවත්වාගෙන යන වෘත්තිකයන්ට සහ වෘත්තිකයන් නොවන්නන්ටද මෙම මාර්ගෝපදේශ ප්‍රයෝගනවත් වනු ඇත.

මෙම මාර්ගෝපදේශයන් සකස් කිරීමේදී වැඩිදුර අවධානය යොමු කරනුයේ තනි වස්තුන් ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් නොව ඩිජිටල් එකතු ගොඩනැංවීම හා එවා ගවේෂණය කිරීම පිළිබඳවයි. දුරුලභ හා විශේෂ එකතුන් ඩිජිටල්කරණය කිරීම එකත්තරා දුරකට සංකීරණ කටයුත්තකි. මත්ද යන් තනි වස්තුවක නම් විවිධ අංශයන්හි හෝ එකකයන්හි පමණක් නොව සමස්ථ එකතුවෙහිම එවන් අංශයන්හි හෝ එකකයන්හි භෞතික සහ බුද්ධිමය අයත්, එවාහි අන්තර් සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම ඉතා වැදගත් වන තිසාය. ඩිජිටල් එකතු භාවිතා කරන්නන්ගේ ප්‍රයෝගනය සඳහා මෙම අන්තර් සම්බන්ධතාවන් විදහා දැක්වීමට විශේෂ දත්ත (special metadata) මෙන්ම තොරතුරු ගවේෂණය කිරීමේ විවිධ කුම සොයා ගැනීම සහ එවා භාවිතා කරන විවිධ පරිසරයන් (platforms) යනාදියත් රේට අන්තර්ගත වන කාරණය. මෙයට අමතරව ඩිජිටල් පිටපත් භාවිතා කරන්නන්ට එවාහි අව්‍යාජ බව හා විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා හැකි තරම් ප්‍රමාණවත් තොරතුරු හා පාරදත්ත තිබිය යුතුය. සමස්ථ ඩිජිටල් එකතුවක් පවත්වාගෙන යාම සඳහා එහි අව්‍යාජ බව හා විශ්වසනීයත්වය රැක ගනිමින්, භෞතික කානිය සම්බන්ධයෙන් ඇති තොරතුරු සන්නිවේදනය කරමින්, අදහස් පුවමාරු කර ගනිමින්, එයට අවශ්‍ය සංකල්පීයකරණය හා සැලසුම්කරණයත්, කුමවත් සූදානමත්, යනාදිය ඉතා වැදගත් වන කාරණා වේ. මෙයට අමතරව පුස්තකාලයේ අනෙකුත් අංශ සමග සහයෝගයෙන් කටයුතු කරමින් තවත් මෙහි සඳහන් නොවන බොහෝ වැදගත් කටයුතු ත්‍රියාත්මක කිරීමටත් හා අනෙකුත් බොහෝ පුස්තකාල පද්ධති සමග එක්ව කටයුතු කිරීමටත් අත්‍යවශ්‍ය වේ.

මෙම මාර්ගෝපදේශය මගින් ආවරණයක් නොකෙරෙන ශේෂ්ත කිහිපයකි. එනම් විශේෂ අවශ්‍යතාවන් සඳහා සම්පූර්ණ වස්තුවක කොටසක් ඩිජිටල්කරණය කිරීම සම්බන්ධ තොරතුරු මෙමගින් ආවරණය නොකෙරේ. එමෙන්ම සංරක්ෂණ දත්ත විශ්ලේෂණය (conservation analysis) සඳහා සහ තාක්ෂණය පදනම් කරගෙන සිදු කෙරෙන්නා වූ පර්යේෂණ (technology driven research) සඳහා උපයෝගී වන උසස් වර්ණාවලි සහිත රුප හෙවත් පිළිබඳ ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් සඳහා ද මෙම මාර්ගෝපදේශය මගින් පිටවහලක් නොසැලුසේ. එමෙන්ම තව දුරටත් සඳහන් කළ භාව් දිගුකාලීන සංරක්ෂණය සඳහා අවශ්‍ය උපදෙස් ද මෙහි විෂය පර්යේන් බැහැර වේ. එනම් ඒ සඳහා රුපකරණ තාක්ෂණය (imaging techniques), ගොනු ආකෘති (file formats),

පුස්තකාල සංගමි සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිච්චා එකතු ඩීජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

රුපයන්හි පිළිබඳ තිවිරතාව (image resolution) සහ ඒ සඳහා විශේෂ උපකරණ ද අවශ්‍ය වන බැවින් ඒ සම්බන්ධයෙන් ද මෙම මාර්ගෝපදේශයෙන් පිටිවහලක් නොසැලයේ.

සාරධර්ම, සාමාන්‍ය ප්‍රතිපත්ති සහ අපේක්ෂිත ප්‍රතිඵල

දුරුලභ පොත් සහ විශේෂ එකතුන් අංශයේ සාමාජිකයන් විසින් මෙම මාර්ගෝපදේශයෙන් සකස් කිරීමේදී එමගින් වෘත්තීය වටිනාකම් සහ අපේක්ෂිත ප්‍රතිඵල බොහෝමයක් හඳුනා ගත් අතර ඒවා පහත සඳහන් පරිදි වේ. ඔවුන් විසින් එසේ ඉදිරිපත් කරන ලද සාමාන්‍ය ප්‍රතිපත්ති මෙහිලා සඳහන් කරනුයේ තීරණ ගැනීමට මග පෙන්වීමක් වශයෙනි.

- මූල් පිටපත් සංරක්ෂණය කිරීමත් ඒවා හාවිතයට ඇති අයිතිය සම්බන්ධයෙන් පුස්තකාලයට ඇති වගකීමත් නොක්වා පවත්වාගෙන යාම.
- ඩීජිටල්කරණය කළ පර්යේෂණ සම්පත් ලොව පුරා නිදහසේ හාවිතයට ඉඩ කඩ සැලසීමත් සහ හැකි සැම අවස්ථාවකම ඒවා හාවිතා කරන්නන්ට එම ඩීජිටල් තොරතුරු සහ එකතු බාගත කිරීමත් සඳහා ඇති හැකියාව.
- බුද්ධිමත්තාගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සංවේදීව සිටීමත් ඔවුන් හා හාවිතා කරන්නන් අතර කතිකාවන් ඇති කිරීමට දිරිමත් කරමින් සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලියට දායක කර ගැනීම.
- හැකි සැම අවස්ථාවකම මෙමගින් ලැබෙන අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කිරීමටත් ව්‍යවාහා ප්‍රවේශය (open access) සහ සංරක්ෂණය වැඩි දියුණු කිරීමටත්, එකතුවට අමතර අගයක් ලබා දීමට කටයුතු කිරීමටත් උත්සාහ ගැනීම.
- ව්‍යාපාතියේ මූලික සැලසුමේ සිට අවසන් ඇගයීම දක්වා යහ පුරුදු පිළිපැදිමත් සහ සාර්ථක ව්‍යාපාතියක් ඇති කිරීමට ක්‍රමයෙන් උනන්දු වීමත් ව්‍යාපාතියේ සැම පියවරක් පාසාම තත්ත්ව පාලනයක් ගොඩනැගීමට උනන්දු වීමත් කළ යුතුය.
- ඩීජිටල්කරණය සඳහා යොදා ගන්නා මූල් පිටපතේ හොතික ව්‍යුහය (පෙනුම) හා එහි සන්දර්භය (අන්තර්ගතය) යන දෙකම ආරක්ෂා කර ගැනීමත්, කුමන පිටපත ඩීජිටල්කරණය කළේද යන්න ලේඛනගත කිරීමත්, එහි සුවිකරණ දත්ත සමග යොමු සම්බන්ධතා ඇති කිරීමට පියවර ගැනීමත් කළ යුතුය.
- මේවාහි ප්‍රවේශ සැලසීමට බලාපොරොත්තු වන පරිපාලන ව්‍යුහය විසින් ඩීජිටල්කරණය කරන ලද එකතු සඳහා “ඉල්ලුම මත” යන වචනය ඉල්ලුම් කරන ලෙස දැනුම් දීම.
- හාවිතයට ගත නොහැකිව අනීතයේ සගවා තිබූ තොරතුරු එකතු සඳහා ඩීජිටල්කරණ ව්‍යාපාතිය මගින් ඒවාහි හාවිතයට ඉඩ කඩ සැලසීම.

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිච්චත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපදේශ

පිළිගැන්වීම

අවුරුදු 3 ක කාලයක් මෙම මාරුගෝපදේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් දායක වී කටයුතු කළ ක්‍රියාකාරී කමිටුවේ කාර්ය මණ්ඩලය වෙතත්, එහි නොයෙක් පිටපත්හි සංගේධන කටයුතු කරමින් උසස් සංස්කරණ කෙටුම්පතක් සකස් කිරීමට උපකාර වූ අනෙක් බොහෝ දෙනා වෙතත් IFLA දුරුලභ පොත් සහ විශේෂ එකතු අංශය විසින් සිය කෘතියා පූර්වත ස්තුතිය පිළිනමයි.

2010 අගෝස්තු මස ගුවන්බර්ග්හි (Gothenburg) පැවති රස්වීමෙනිදී මෙම මාරුගෝපදේශයන්හි අවශ්‍යතාව ප්‍රමුඛ මූලෝපායික කාරණයක් වශයෙන් හඳුනා ගන්නා ලදී. එම ක්‍රියාකාරී කමිටුවෙහි මූලාසනය හෙබඳ ඉසබෙලා ගාර්ඩියා මොන්ග් (ස්පාජුක්ස්) විසින් 2011 අප්‍රේල් මස මැඩිරිචිනිදී (Madrid) දින 2 ක මධ්‍යවාර රස්වීමක් පවත්වන ලද අතර එහිදී මෙම කණ්ඩායම විසින් පළමු කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. තැවතත් මෙම කණ්ඩායම 2011 අගෝස්තු මස පරේට් රිකෝහි දී රස්වීමක් කැඳවන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2012 ජනවාරි මස දෙවන කෙටුම්පත ඉදිරිපත් කිරීමට හැකි විය. තුන්වන කෙටුම්පත ඉදිරිපත් කරන ලද්දේ 2012 පෙබරවාරි මස ඇන්ට්වර්ප්හිදී (Antwerp) පවත්වන ලද ක්‍රියාකාරී කමිටුවේ මධ්‍යවාර රස්වීමකිය. තුන්පසු මෙම ක්‍රියාකාරී කමිටුව වසින් 2013 අගෝස්තු මස සිංගප්පූරුවෙනිදී පැය 2 ක විවාත සම්මන්ත්‍රණයක් පවත්වන ලද අතර එහි මූලික අරමුණ වූයේ මෙහි ප්‍රධාන නිර්ණායක හඳුන්වා දී ඒ සඳහා ප්‍රේක්ෂක අදහස් ලබා ගැනීමයි. මේ සඳහා 200 පමණ පිරිසක් සහභාගි වූ අතර එහිදී විනාඩි 45 කාලයක් ප්‍රශ්න උත්තර සාකච්ඡා කිරීම සඳහා සංඝ්වීව සහභාගි විමෙන් බොහෝ වැදගත් අදහස් හා යෝජනා රසක් ඉදිරිපත් කර ගැනීමට හැකිවිය. ක්‍රියාකාරී කමිටුවෙහි නොසිටි සහ මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් විවාරයක් ඉදිරිපත් නොකළ අනෙකුත් හැඟෙලිය කළාපයන්හි සාමාජිකයන් හට මෙමගින් ලැබුණු අදහස් හා යෝජනා ඉතා වැදගත් විය හැකිය. ඩිජිටල්කරණ ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සැම කළාපයකින්ම අදහස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ එමගින් සම්බරතාවක් ඇති කර ගත හැකි වීම බව ක්‍රියාකාරී කමිටුවේ අදහසයි. ලෝකයේ නන් දෙසින් සිට මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් දායකත්වය සපයන අයව තවදුරටත් අප දිරිමත් කරන අතර, අනාගතයේදී මෙහි සිදු කෙරෙන සංස්කරණ සඳහා ඒවා ඇතුළත් කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු.

ක්‍රියාකාරී කමිටුවෙහි සාමාජික ලයිස්තුව පහත සඳහන් පරිදි වේ. (*) සළකුණ යොදා ඇත්තේ දුරුලභ කෘති හා විශේෂ එකතුන් සම්බන්ධයෙන් ඇති ස්ථාවර කාරක සහාවේ සාමාජිකයන්හටය.

- ඉසබෙලා ගාර්ඩියා-මොන්ග් - සහභාගි (ස්පාජුක්ස්ය)*
- අයිවත් බොසේරප් (බෙන්මාරකය)
- ඇන් රුඩිස්ගොල්ඩ් (නොර්වේ)*
- පයිලර් එගාස්කොසබල් කුරස්කොස් (ස්පාජුක්ස්ය)*
- ක්ලෝංචියා ගොඩියන් (පරුමනිය)*
- චේව්චි ගාර්නෙත් (ලික්සන් ජනපදය)*
- සරක්තා හැඳු (පින්ලන්තය)*
- වොල්ගැන්ගේ වැලන්ටිස් ඉකාස් (පරුමනිය)

පුස්තකාල සංගමි සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිච්චා එකතු ඩීප්ලේකරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලදේ

රැගයෙල් මොරින් (ප්‍රංශය)*
අැන්තේලා තුම්බෝ (ඉතාලිය)*
ක්‍රිස්ටර ඔස්ට්‍රින්ඩ් (ස්වීඩනය)
ඡඩ්වින් සී. ජ්‍රේග්‍රැස් (ඇමරිකාව)*
ගැරල්ට් වර්හොල්වන් (නෙදර්ලන්තය)*
මරිනා වෙනිඡර (ඉතාලිය)*

පහත සඳහන් වන්නේ විවිධ කෙටුම්පත් කියවීමට සහ අදහස් ඉදිරිපත් කිරීමට සහභාගී වූ අනෙකුත් පුද්ගලයන්ය.

ජැන් බෝස් (නෙදර්ලන්තය)*
මාර්ක් ඩීමුන්ගන් (ඇමරිකාව)*
ජොජන්නා එස්කොබෝබ් (ස්පාජුන්ස්ය)
ක්‍රිස්ටිනා ගුඹලියන් බෙරමෙලෝ (ස්පාජුන්ස්ය)
පයිලර මොරෙනෝ ගාරසියා (ස්පාජුන්ස්ය)*
ඇලෙක්ස්බෝබර සැමරින් (රුසියානු සමුහාණ්ඩුව)*
කැරොලයින් ලේඩිබර (ජර්මනිය)
වින්ස්ට්‍රෝන් වැඩි (ඇමරිකාව)*
මාර්තා වොරස් සැන්ටෝ බොමින්ගා (ස්පාජුන්ස්ය)
මල්ගා වේගා (කුළුබාව)

1. ව්‍යාපෘති සැලසුම් කිරීම

චිජ්ටල්කරණ ව්‍යාපෘතියක් ආරම්භයේදීම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් සාර්ථක ඩීප්ලේකරණ ව්‍යාපෘතියක් සැලසුම් කොට ක්‍රියාත්මක කළ හැකිය. ඒ සඳහා එහිදී පැන නැගිය හැකි ගැටුලු කිහිපයක් සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ඩීප්ලේකරණ ව්‍යාපෘතියක් මගින් ලබා දිය හැකි ඉතා ප්‍රයෝගනවත් සේවාවන් මෙන්ම නිෂ්පාදන බෙශේ ඇතේ. ඒ සඳහා ව්‍යාපෘතිය ආරම්භයේදීම පුස්තකාලයේ දැනට පවත්නා සම්පත් හා මූලාශ්‍ර පිළිබඳව මතා අවබෝධයක් තිබීම අවශ්‍යය. එසේම ව්‍යාපෘතිය ආරම්භයට පෙර එහි අරමුණු සහ ප්‍රතිඵල සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකරනයක් තිබීම මගින් ව්‍යාපෘතියට පිළිගැනීමක් ලබා ගැනීමටත් එහි නීත්‍යානුකූලතාවය මෙන්ම මූල්‍යධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමටත් හැකි වන අතර ව්‍යාපෘතිය අවසානයේහිදී අර්ථවත් මිණුම් දඩු ඇසුරෙන් ඇගයීමට ලක් කිරීමට ද හැකිවනු ඇතේ. එබැවුන් කිසියම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථම පහත සඳහන් මූලික ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනී වැදගත්ය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇති දැක්ම කුමක්ද? එහි ඉලක්ක සහ අරමුණු මොනවාද? කුවැන් විසින් එය හාටිනා කරනු ලබයිද? මුත්‍රන් එවා කෙසේ හාටිනා කරයිද?

මෙම ව්‍යාපෘතියේ ඉලක්කය සාමාන්‍ය පර්යේෂණ සඳහා ප්‍රවේශය ලබාදීම ද නැතහොත් යම් නිශ්චිත පර්යේෂණකට අවශ්‍ය තොරතුරු සපුරාලීමද? ඔබ ඩීප්ලේකරණය කරන්නේ ප්‍රවේශය සඳහාද? එසේන් නැතිනම් සංරක්ෂණය සඳහාද? හෝ මෙම ක්‍රමවේදයන් දෙකම සඳහාද? ඔබගේ ආයතනයේ ඇති පොදු ඉලක්ක හා අරමුණු සඳහා මෙම ව්‍යාපෘතිය සුදුසු වන්නේ කෙසේද?

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්පිටපත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

චිජ්ටල්කරණ ව්‍යාපෘතියක මූලික සැලසුම්කරණයේදී ව්‍යාපෘතිය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පාරුණවල අවශ්‍යතා සලකා බලා හැකිතාක් දුරට එම අවශ්‍යතා සපුරාලිය හැකි අයුරේන් ව්‍යාපෘතිය සැලසුම් කළ යුතුය. පුස්තකාලයාධිපතිවරු වඩාත් උනන්දු වන්නේ දැඟ කාලීන එකතුන් ගොඩනැංවීම සම්බන්ධයෙන් වන අතර පාඨකයන් උනන්දු වන්නේ ඔවුන්ගේ ඉක්මන් තොරතුරු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇති ගෙවීමෙන මෙවලම් ඇතුළත් වී තිබීම සම්බන්ධයෙනි. එමෙන්ම පරිපාලකයන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවධානය යොමු කරනුයේ එමගින් ආයතනයේ කිරීමිය හා එහි පිළිගැනීම වර්ධනය කිරීමට මෙමගින් පිටුවහැක් සැලසෙන්නේද යන්න සම්බන්ධයෙනි. එබැවින් ව්‍යාපෘතියක් සැලසුම්කරණයේදී මේ සඳහා උනන්දුවක් දක්වන සැම පාරුණවයකගේම අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය.

සැලසුම්කරණය සඳහා සම්බන්ධ විය යුතු පුද්ගලයන් කවරේද?

එලදායි ව්‍යාපෘතියක් සඳහා සාමූහික ප්‍රයත්ත්නයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යය. බොහෝ සාර්ථක ව්‍යාපෘති සැලසුම්කරණයේදී විද්‍යාත්මකත්වය, පරිගිලකයන්, පරිපාලකයන්, පුස්තකාල කාර්යය මණ්ඩලය (සුවිකරණ නිලධාරීන්, සංරක්ෂකවරුන්) සහ තාක්ෂණවේදීන්ගේ සහභාගිත්වය ලබා ගනු ලැබේ. එංජිනේරුන් සැලසුම්කරණ ක්‍රියාවලිය පුස්තකාලයේ විවිධ අංශවල වැඩ කටයුතු සඳහා බලපාන බැවින් සැලසුම්කරණ ක්‍රියාවලියේ තීරණ ගැනීමේදී සියලු අංශවලවල නියුතු කාර්ය මණ්ඩලයේ අදහස් සහ සහභාගිත්වය ලබා ගැනීම වැදගත් වේ.

මේ සඳහා බාහිර අරමුදල් ලබා ගැනීමේ අවස්ථා තිබේද?

බොහෝ එංජිනේරුන් ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්නේ බාහිර ආයතන මගින් හෝ අනෙකුත් ආයතන සමග අන්තර් සබඳතා පැවැත්වීම මගිනි. එංජිනේරුන් සඳහා බාහිර ආයතන මූදල් ආධාර සපයන විට ඔවුන් විසින් සාදන ලද මාර්ගෝපදේශයන් ලබාදීම සිදුකෙරේ. එමෙන්ම එවා හාවිතා කරමින් එංජිනේරු කිරීමට ඇති මුදල කාන්තීන් තේරීම සිදු කරයි. එවැනි අවස්ථාවලදී එම ව්‍යාපෘතියට සහභාගි වන සියලු දෙනාගේ ප්‍රමුඛතා සපුරාලන පරිදි නිසි තීරණ ගත යුතුය.

ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත සංකීර්ණතා මට්ටම කොපමුන්ද? කොපමුන් මට්ටමකට එය සාක්ෂාත් කර ගත හැකිද?

සිදු කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතිය අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කෙරේ. ඒ සඳහා ගක්තිමත් හා වැදගත් කාන්තීන් ඇතුළත් භොදු එකතුවක් ගොඩනැංවීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතුය. කාලයත් සමග මෙම එකතුන් හාවිතා කරන පාඨකයන්ගේ ද සහභාගිත්වය ඇතිව මේ සඳහා සුදුසු අංශෝපාංශයන් එකතු කරගත හැකිය.

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුර්ලභ ගුන්ථ සහ අන්තිච්චා එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලදේ

චිජ්ටල්කරණය කළ යුත්තේ මොනවාද සහ එහි අරමුණ ක්‍රමක්ද?

මෙම ක්‍රියාවලිය තුළදී බොහෝ විට ඉතා අපහසුම කාර්යය විය හැක්කේ ඩිජිටල්කරණය කළ යුතු ද්‍රව්‍ය මොනවාද යන්න තෝරා ගැනීමයි. විශේෂයෙන්ම ඉහළ ඉල්ලුමක් සහ අඩු මූලාශ්‍ර ප්‍රමාණයක් තිබෙන විටෙක මෙය වඩාත් අපහසු කාර්යයක් විය හැකිය. (වැඩි විස්තර සඳහා 2 පරිච්ඡේදය බලන්න.)

මූලාශ්‍ර සම්බන්ධයෙන් ප්‍රකාශන අයිතිය පිළිබඳ ගැටළු පවතිද?

එසේ පවතී නම්, ඒ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු වේ. (2 පරිච්ඡේදයෙන් මේ පිළිබඳ උපදෙස් සැපයේ.)

චිජ්ටල්කරණය සිදු කරන්නේ අභ්‍යන්තර කාර්ය ම්‍යෙච්ලය විසින්ද? බාහිර සේවා සපයන්නන් විසින්ද? මේ සඳහා ඔබ ආයතනය තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම්, මූදල් උපකරණ මෙන්ම ඒ සඳහා දැනුමැති ප්‍රහුණු පුද්ගලයන් පිටිද? බාහිර සේවා සපයන්නන්ගෙන් ලබා ගන්නේ ක්‍රමන සේවාවන්ද?

මෙම ප්‍රශ්න සඳහා ඇති පිළිතුරු තීරණය වන්නේ ආයතනය සතු හැකියාවන්තකම හා ව්‍යාපෘතියේ සේවාවය මත වේ. සේවා ස්ථානය තුළ ඩිජිටල්කරණය කිරීමෙන් සැලසෙන වාසි කිහිපයකි. ඒ අතර කාර්ය ම්‍යෙච්ලයේ විශේෂිත දැනුම වර්ධනය වන අතර ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් වර්ධනය වේ. මූලික මූලාශ්‍ර සඳහා විය හැකි හානිය ද අවම කර ගත හැක. (වටිනාකම සහ අරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.) එසේම ඩිජිටල් පිළිබුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සහ දත්ත ප්‍රවාහනය සහ දත්ත පුවමාරුව ක්‍රමවත්ව පාලනය කිරීම යනාදිය ද කළ හැකිය. කෙසේ වුව ද බාහිර ආයතනයකින් මෙම සේවාව ලබා ගත්තේ නම් එමගින් ද මේ සඳහා වාසි ලබා ගත හැකිය. එනම් මේ සඳහා සුදුසු විශේෂයෙහි දැනුමැති පුද්ගලයින්ගේ සේවය සහ වඩා හොඳ උපකරණ හාවිතය, අඩු වියදම සහ /හෝ අඩු කාලයකින් වගකීමක් සහිත ව අවසන් ප්‍රතිඵල ලැබීම, හා එමගින් අභ්‍යන්තර කාර්යය ම්‍යෙච්ලයට වෙනත් කාර්යයන්හි නිරත වීමට ඉඩ කඩ ලැබීම යනාදිය මෙම වාසි අතර වේ. එහෙත් මෙහිදී මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ මෙම කාර්යය බාහිර සේවා ආයතනයකට ලබා දුන් විට මෙම ව්‍යාපෘතිය කළමනාකරණය කිරීම සඳහා අභ්‍යන්තර කාර්යය ම්‍යෙච්ලයේ ද සැලකිය යුතු කාලයක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවීමයි.

මෙම ව්‍යාපෘතියේ අවසන් නිමැවුම ක්‍රමක්ද? ඔබට එය ලගා කර ගැනීම සඳහා හැකියාවක් තිබේද?
මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණය වන්නේ ව්‍යාපෘතියේ අවසන් නිමැවුම මගින් ව්‍යාපෘතියේ සමස්ථ අරමුණු ඉටු වේද යන්නය. එනිසා ආරම්භයේදීම ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරීම සඳහා අවශ්‍ය උපකරණ, මඟුකාංග, විශේෂයෙහි දැනුම, පහසුකම්, සහ මූල්‍යාධාර තිබේද යන්න සහතික කරගත යුතුය.

පුස්තකාල සංගමි සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙලනය
දුර්ලභ ගුන්ථ සහ අන්තිච්චා එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලදේ

පාරදත්ත වැඩි දියුණුව හෝ *crowd sourced transcription* සඳහා සමාජ වෙබ් ජාල සමග සම්බන්ධීමට අදහසක් තිබේද?

චිජ්ටල්කරණ එකතු හරහා බහුතර පාඨක සංඛ්‍යාවකට එයට ලතා වීමට හැකියාව ඇති බැවින් ව්‍යාපෘතින් සැලසුම් කිරීමේදී අදාළ පාඨක ප්‍රජාව ද වැදගත් වේ. එබැවින් ඔබගේ ව්‍යාපෘතිය වර්ධනය කිරීම සඳහා විද්‍යාත්මක පරිභිශ්‍යතාත්මක අනාගතයේදී ලැබිය හැකි දායකත්වය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමෙන් සමාජ වෙබ් අඩවිවලට සම්බන්ධ විය හැකි ආකාරය සැලසුම් කළ හැක.

ව්‍යාපෘතියේ සැම අදියරක් පාසාම තත්ත්ව කළමනාකරණය අන්තර්ගත කර ගන්නේ කෙසේද?

තත්ත්ව කළමනාකරණය යන්න ඩිජිටල් පිළිබිඳු සඳහා පමණක් සීමා නොවිය යුතු අතර එය ව්‍යාපෘතියේ සැම අදියරක් පාසාම ඇතුළත් විය යුත්තකි. තත්ත්ව කළමනාකරණය සමස්ථයක් ලෙස ගත් විට උසස් තත්ත්වයේ දායා පිළිබිඳු, පාර දත්තයන්හි සම්පූර්ණ බව සහ නිවැරදි බව (සම්බන්ධක යොමු ඇතුළ), මූලික පිටපත සමග නිවැරදිකාව සහ හාවිතයට පහසුවීම යනාදි සියල්ල සපුරාලිය යුතුය.

2. මුල් පිටපත් තෝරීම

චිජ්ටල් එකතු ගොඩ නැගීමේදී ඒ සඳහා හාවිතා කරන මුල් පිටපත් තෝරා ගැනීම ඉතා වැදගත් කාර්යයකි. මෙම කාර්යය සඳහා වඩාත්ම සුදුසුම පුද්ගලයා පුස්තකාලයාධිපතිය. එකතුන්, කාර්යයන්, සංස්කරණ සහ පිටපත් යනාදිය හොඳින් අධ්‍යාපනය කර බලා ඒවා නව ඩිජිටල් එකතුවේ විෂය පරියට ඇතුළත් වේදැයි පරීක්ෂා කළ යුතුය. කාල නිර්ණය, නුගෝලිය තත්ත්වය, කර්තා, විෂය, නිමැවුම් ආකෘතිය, අයිතිකරු යනාදිය ද සලකා බැලිය යුතු වැදගත් කරුණුය.

ව්‍යාපෘතියේ විෂය පරිය තිරණය කිරීම සඳහා පහත සඳහන් ප්‍රශ්න උපකාරී විය හැකි අතර ඩිජිටල්කරණය සඳහා මුල් පිටපත් තෝරීමට ද ඒවා උපකාරී විය හැකිය.

- ඩිජිටල්කරණය කළ යුත්තේ තනි කෘති හෝ මූලාශ්‍ය ද?
- ඩිජිටල්කරණය කළ යුත්තේ දැනට පවතින එකතුන් ද?
- අතත් එකතුවක් නිර්මාණය කළ යුතුද? උදා. ආයතන කිහිපයක එකතුවලින් තෝරාගත් යම්කිසි පොදු සමානත්වයක් හෝ සාධකයක් ඇති මූලික කෘතිවලින් සමන්විත අතත් එකතුවක්.

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය දුරුල ගුන්ථ සහ අන්පිටපත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපදේශ

මෙම අවස්ථාවේදී තව ඩිජිටල් එකතුවක සැලසුම හෝ ආකෘතිය තීරණය කළ යුත්තේ අදාළ ආයතනයේ ඉලක්ක, එහි ක්‍රියාකාරකම සහ එය භාවිතා කරන්නට බලාපොරොත්තු වන පායක ප්‍රජාව මත වේ. කාලයන් සමග ඩිජිටල් ව්‍යාපෘති සහ ඩිජිටල් එකතු ක්‍රමයෙන් වර්ධනය වන බැවින් එහි අනාගත වර්ධනය පිළිබඳවත්, එම ආයතනය තුළ සහ පිටත ඇති විවිධ එකතුන් සමග සම්බන්ධ විය හැකි සහ අන්තර් සම්බන්ධතා (interaction) පැවැත්විය හැකි ආකාරය ගැනන් අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.

අන්පිටපත් සහ අතින් සාදන ලද පොත් බොහෝමයක් සුවිශේෂී ඒකීය කානීන් වේ. මූලික ගුන්ථ ගත් විට එකම සංස්කරණයක් තුළ සැලකිය යුතු වෙනස්කම් තිබිය හැකිය. ඒ අතර සමහර දුරුල පිටපත් විශේෂීත වනුයේ එහි මුදාව නිසා හෝ අන්පිටපතේ විවරණය නිසා හෝ පොතේ පිටකවරය නිසාය. එකම ගුන්ථයේ සංස්කරණ හා පිටපත් කිහිපයක් ඇති විට, කොපමණ සංස්කරණ හා පිටපත් ප්‍රමාණයක් ඩිජිටල්කරණය කරනවාද යන්න තීරණය කළ යුත්තේ අදාළ මව ආයතනයේ අරමුණු, ව්‍යාපෘතියේ අරමුණු, එහි පෙදු අවශ්‍යතාව සහ තිබෙන සම්පත් ප්‍රමාණය පදනම් කොට ගෙනය. අවම වශයෙන් දැනට ඉතිරිව ඇති හොතික තත්ත්වයෙන් හොඳම පිටපත ඩිජිටල්කරණය සඳහා තොරා ගත යුතුය.

ගුන්ථ තොරා ගැනීමේදී එහි හොතික තත්ත්වය සම්බන්ධයෙන් මතා අධ්‍යයනයක් කළ යුතුව ඇත්තේ එහි පවතින තත්ත්වය ඩිජිටල් ක්‍රියාවලිය සඳහා බලපාන බැවිනි. ද්‍රව්‍ය තොරා ගැනීමට සහභාගී වන කාර්යය මණ්ඩලය සහ ව්‍යාපෘතියේ අනෙකුත් කටයුතු සඳහා සහභාගී වන කාර්යය මණ්ඩලය අතර ද මතා සන්නිවේදනයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

ඩිජිටල්කරණය සඳහා මුල් පිටපත තොරා ගැනීමට සහාය කර ගත හැකි තවත් එක් ක්‍රමයක් ලෙස, වැඩි ඉල්ලමක් ඇති කානීන් සඳහා ප්‍රමුඛතාවක් දීම දැක්වීය හැකිය. එහෙත් එය මෙම කාර්යය සඳහා මූලික පදනමක් සේ සැලකිය නොහැක.

සැම විටම සම්පූර්ණ බුද්ධිමය ඒකකයක් ඩිජිටල්කරණය කිරීමට සුදුසු වන අතර එයින් කොටසක් ඩිජිටල්කරණය කරනවාට වඩා එය යෝගා වේ. එබැවින් පරිවශේෂයක් හෝ පිටුවක් ඩිජිටල්කරණය කරනවාට වඩා සම්පූර්ණ පොතක් හෝ ලේඛනයක් ඩිජිටල්කරණය කිරීමට නිරදේශ කෙරේ. එක් වරක් පමණක් භාවිත කිරීම සඳහා කිසියම් කානීයක කොටස් හෝ කොටසක් ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් උපදෙස් සැපයීම මෙම මාරුගෝපදේශයන්හි අරමුණ නොවේ.

2.1 ප්‍රකාශන අයිතිය

පුස්තකාල එකතුන් ඩිජිටල්කරණය කිරීම, ප්‍රවාහණය කිරීම, බොහෝරීම, සහ එවාහි ප්‍රතිඵාවනය, එම කානීන්වල අන්තර්ගතයට අදාළ බුද්ධිමය දේපල අයිතිය සහ එවාහි ප්‍රද්‍රේශීලිකත්වය මත රඳා පවතන

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුර්ලභ ගුන්ථ සහ අන්තිච්චා එකතු ඩීප්ලේකරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලදේ

අතර මේට අදාළ සියල් කරුණු නියාමනය කරන නීති සහ රෙගුලාසි රටින් රටට වෙනස් වේ. ආයතනයට අවශ්‍ය එකතු ලබා ගන්නා සැම අවස්ථාවක්දීම ඒවායින් මහජනයාට ප්‍රවේශය ලබා දීමට අවසර ඇති සහ නැති කාතීන් මොනවාද යන්න පැහැදිලිව හඳුනා ගැනීම ඉතා වැදගත්ය. ප්‍රකාශන හිමිකම් ඇති ද්‍රව්‍ය වූවද යම් යම් රෙගුලාසි හා එකතා ගිවිසුම යටතේ ඩීප්ලේකරණය කිරීමට අවසර ඇත. පුස්තකාල සම්බන්ධයක් සාමූහිකව හෝ තෙවන පාර්ශවයක් සමග ක්‍රියාත්මක කරන ඩීප්ලේකරණ ව්‍යාපෘතිවලදී එක් එක් පාර්ශවයට ඇති අයිතිය (rights) සහ එකතුව හාවිතා කිරීමේ කොන්දේසි පැහැදිලිව හඳුනාගෙන ව්‍යාපෘතිය ආරම්භයේදීම ලිඛිත එකතාවකට පැමිණීම ඉතා වැදගත්ය. ඩීප්ලේකරණය කරන ලද කාතීයක් එය එහිම නව සංස්කරණයක් ලෙස සැලකිය හැකිය. එබැවින් සැම ඩීප්ලේකරණය කරන ලද මූලාශ්‍රයක් සම්බන්ධයෙන්ම මහජන පරිසිලනය සඳහා අවසර ඇති හෝ නැති බවත්, හාවිත කිරීමේ කොන්දේසි පිළිබඳවත් ඉතා පැහැදිලිව පායකයා දැනුවත් කළ යුතුය.

3. එකතු නිර්මාණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාදාමය

ඩීප්ලේ එකතුවක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය විවිධ අදියර හෝ පියවර කිහිපයක් යටතේ සිදුකළ හැකිය. විවිධ ආයතන විසින් මෙම ක්‍රියාවලිය සංවිධානය කිරීමේදී සුළු සුළු වෙනස්කම් පෙන්වුම් කළ ද මෙහිදී පිළිපැදිය යුතු මූලික ක්‍රියාවලිය එක සමාන එකකි. ව්‍යාපෘතියට අදාළ මෙම සියලුම ක්‍රියාවලින් ප්‍රමාණවත් පරිදි ලේඛනගත කළ යුතුය. ව්‍යාපෘතියේ මූලික සැලැස්ම සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සහභාගි වන අය විසින් පිළිපැදිය යුතු කාර්යයන් පැහැදිලිව සහ නිරවුල්ව හඳුනාගෙන ඒවා පෙළ ගස්වා ගතහොත් අතපසුවීම හා වැරදි වටහා ගැනීම් වළකා ගත හැකි වේ.

පියවර 1 : ඩීප්ලේකරණය සඳහා ද්‍රව්‍ය පරීක්ෂා කිරීම හා සූදානම කිරීම - හෝතික තත්ත්වය හා පාරුදත්ත (meta data)

ඩීප්ලේකරණය කිරීමට නියමිත ද්‍රව්‍ය, සාමාන්‍යයෙන් ඒවායේ ස්ථීර ගබඩා ස්ථානයෙන් ඉවත් කොට හැකි තරම සම්පූර්ණයක් වෙත ගෙන යා යුතුය. මේවා එසේ ප්‍රවාහනය කිරීමේදී ඉතා සම්පූර්ණ නිරීක්ෂණයට බලන් කළ යුතුය. ඩීප්ලේකරණ ක්‍රියාවලිය තුළ දී බොහෝ දිරාපත් වී ඇති (හංගර) හෝ දුබල කාතීන්ට තවදුරටත් හානි සිදු වීමට ඉඩකඩ ඇති නිසා එම හානි අවම කර ගැනීමට සංරක්ෂකවරයෙකුගේ ආධාරයෙන් ඒවා ඇගයීමට (තක්සේරුවට) ලක් කොට උපදෙස් ලබා ගත යුතුය. ස්කෑන් (scan) කරන්නා වූ තාක්ෂණික දිල්ලින් සඳහා ද මෙම ද්‍රව්‍ය ආරක්ෂිතව හසුරුවන ආකාරය සම්බන්ධයෙන් නිසි ප්‍රහුණුවක් ලබා දිය යුතු අතර, ඩීප්ලේකරණ ක්‍රියාවලිය තුළදී කිසියම් ද්‍රව්‍යකට හානි වීමට ඉඩකඩ ඇති නම් ඒ බව අධික්ෂණය තිළඳාරියෙකුට දැන්වීමට ක්‍රියා කළ

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිච්චත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලයේ

යුතුය. ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භයේදී මෙන්ම අවසානයේදීත් සියලුම ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්විය
යුතුය.

පායකයාට අදාළ කෘති සෞයා ගැනීම සඳහා දැනට පවත්නා ගුන්ථ විද්‍යාත්මක පාර්දත්ත (bibliographic metadata) ප්‍රමාණවත් බවට පුස්තකාලයාධිපතිවරුන් විසින් සැකීමකට පත් විය
යුතුය. එසේ නොමැති නම් ඩිජිටල්කරණයට පෙර අවශ්‍ය පාර දත්ත සකස් කළ යුතුය. එමගින්
පායකයාට අදාළ කෘතිය පහසුවෙන් සෞයා ගත හැකි පරිදි පද්ධතියක් (system) තුළ මෙම
පාරදත්ත සංවිධානය කොට කළමනාකරණය කළ යුතු අතර, සේවුම් කළ හැකි පරිදි ඩිජිටල් පිටපත
වෙත යොමුවක් (link) ලබා දිය යුතුය. සුළුව යනු පුස්තකාල එකතුවක ප්‍රධාන අංශයක් වේ. එක්
එක් කෘතිය සඳහා අදාළ සංලේඛයක් ප්‍රධාන පුස්තකාල සුළුවේ ඇතුළත් කළ යුතු අතර සංලේඛයේ
අඩංගු කළ යුතු විස්තරවල ප්‍රමාණයත් එම විස්තර කුමන හාජාවලින් ඇතුළත් කළ යුතුද යන්නත්
පැහැදිලිව තීරණය කළ යුතුය. එකතුව හාවිතා කරන පායක ප්‍රජාවේ ස්වභාවය සහ බෙදාහැරීම මත
විස්තරවල ප්‍රමාණය තුළනය කර ගත යුතුය. අවම වශයෙන් ප්‍රධාන සුළුව සම්පාදනය කර ඇති
හාජාවෙන් එක් සවිස්තරයක් හෝ අඩංගු විය යුතුය. ජාතික හෝ අන්තර්ජාතික මට්ටමෙන් පවත්වා
ගෙන යාමේදී එම විස්තරය අදාළ හාජාවලට පරිවර්තනය කළ හැකිය. එසේම එක් එක් සංලේඛයේ
සිට අදාළ ඩිජිටල් පිළිබඳව (පිටපත) වෙත හා ආපසු අදාළ පරිදි යොමු (links) අඩංගු කළ යුතුය.
වෙනත් බහු හාජා මෙවලම් සහ ප්‍රාගෝකෝල මගින් ද කෘතින් සඳහා ප්‍රවේශය වැඩි කර ගත
හැකිය. වැඩි විස්තර සඳහා 4 පරිච්ඡේදය බලන්න.

මෙයට අමතරව, වස්තුවේ විවිධ හොතික කොටස් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ව්‍යුහාත්මක පාරදත්ත
ලේඛනගත කළ යුතු අතර, එම පාරදත්ත, නැවත මූලාශ්‍රය සමග සන්සන්දනය කරමින් පරීක්ෂා
කොට සියලුම කොටස් පිළිවෙළට ඇතුළත් කර ඇති බවට තහවුරු කර ගත යුතුය. අවශ්‍ය නම්
අදාළ ද්‍රව්‍ය අංකගත කළ යුතුය. අන්තිච්චතාද එසේ අංකිත පිටු සමග සංසන්දනය කර බැලිය යුතුය.
ලේඛන තැන්පත් කිරීමේදී හෙවත් ලේඛනාගාරගත කිරීමේදී පෙවටි තුළ ඇති ගොනු (files) සහ
ගොනු තුළ ඇති ද්‍රව්‍ය (items) නැවත ගෙවා ලේඛනය (inventory) සමග හෝ ඒවා සෞයා ගැනීමට
ඇති ආධාරකය (finding aid) සමග පරීක්ෂා කර බැලිය යුතුය. ඩිජිටල්කරණයට හාජනය නොකරන
හාන්ඩ් සඳහා සලකුණක් යෙදිය යුතුය.

පියවර 2 : ඩිජිටල්කරණ ක්‍රියාවලිය

උපකරණ තේරීම

ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන ද්‍රව්‍යවලට ගැලපෙන ආකාරයට හා ව්‍යාපෘතියේ
ඉලක්කවලට සරිලන ආකාරයට ඩිජිටල්කරණ ග්‍රාහක (digital capture) උපකරණ තොරා ගත යුතුයි.

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුර්ලභ ග්‍රන්ථ සහ අන්පිටපත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලදේ

උදාහරණ වගයෙන් මධ්‍යකාලීන අන්පිටපත් සඳහාත් පර්යේෂකයන් විසින් ඉතා සවිස්තරාත්මකව විස්තර අධ්‍යයනයට භාජනය විය හැකි පිටපත් සඳහාත් උසස් තීව්‍රතාවයෙන් (high resolution) යුත් ඩිජිටල් කුමරාව නිර්දේශ කරනු ලැබේ. නූතන ජායාරූප එකතු සඳහා flat-bed ස්කැනර් ඉතා සුදුසු විය හැකිය. විශේෂ පොත් ස්කැනර් (special book scanners) පළලින් වැඩි විශාල පරාසයක් තුළ තොරතුරු අඩංගු වන මුද්‍රිත ග්‍රන්ථ සඳහා භාවිතා කළ හැකිය.

හැකි සැම අවස්ථාවකම සම්පූර්ණ වස්තුවක් ඩිජිටල්කරණය කිරීමේදී එහි ඒකම්තිය පවත්වා ගැනීම සඳහා එකම ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය. ඉතා විශාල ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා සකස් කරන ලද ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන සමහර උපකරණ, දුර්ලභ සහ භංගර ග්‍රන්ථ සඳහා එකතුම් සුදුසු තොවන්නේ එමගින් එම ද්‍රව්‍යයන්ට තව දුරටත් හානි වීමට ඇති ඉඩකඩ වැඩි නිසාය.

ඩිජිටල් පිළිබුම්වේ (පිටපතේ) තත්ත්වය (Quality)

ඩිජිටල් පිළිබුම්වේ තීව්‍රතාවයෙන් (resolution) වර්ණයේ ගැමුරුතාව, ආලෝක තීව්‍රතාව යනාදිය තීරණය කිරීමේදී පහත සඳහන් කාරණා කිහිපය සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීය යුතුය. එනම් අදාළ විශේෂ මූලාශ්‍රය සඳහා ඇති සාමාන්‍යයන් පිළිගත් ප්‍රමිති සහ නිර්දේශයන්, ප්‍රධාන ලේඛනාගාර ඩිජිටල් පිටපත මගින් සපුරාලිය යුතු අවශ්‍යතා, පුදර්ණය (පායිකයා වෙත ඉදිරිපත් කරන) හා භාවිතය සඳහා යෙදා ගන්නා පිළිබුම් මගින් සපුරාලිය යුතු අවශ්‍යතා ආදියයි. මේවා ව්‍යාපෘතියේ ස්වභාවය අනුව තීරණය කළ යුතුය. ඩිජිටල් පිළිබුම්වේ තත්ත්වය (image quality) සම්බන්ධයෙන් සැලකිය යුතු අනෙකුත් අංග වන්නේ වර්ණ සංතාප්තිය (colour saturation), පිළිබුම්වේ දීජ්‍රීතිය (image brightness) හා තීරවදා බව, අඛණ්ඩතාව (image intergrity), සහ රෝ වලු (halos) වැනි වෙනත් දායා අඩුපාඩු මග හරවා ගැනීමයි.

නැමුමට ලක් කර ඇති ද්‍රව්‍ය විවිධ උපකරණ භාවිතයෙන් ජායාරූප ගත කරයි නම්, එහි පිළිබුම් නිසි පරිදි නියමිත ස්ථානයට ක්‍රමානුකූලව ඇතුළත් කළ යුතුය.

පිළිබුම්වල තීව්‍රතාව තීරණය කිරීමේදී කරුණු දෙකක් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් ඩිජිටල් පිළිබුම් ගබඩා කිරීමට අවශ්‍ය බාරිතාව සහ පර්යේෂකයන් විසින් රුප බා ගැනීමට ගත වන කාලයයි. තීව්‍රතාව වැඩි වන විට රුප බා ගැනීමට ගතවන කාලය වැඩි වේ. එනිසා මෙම අගයන් ගණනය කර ගැනීම වැදගත් වේ. වර්තමාන සහ අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා එක් වරක් පමණක් කානීන් ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කරන්නේ නම් දැනට පවත්නා අවසාන කානියට වඩා 1.5 ට වැඩි වාරයක තීව්‍රතාවක් ලබා ගැනීමට නිර්දේශ කෙරේ. මන්ද යත් රුපයේ ග්‍රණාත්මකබව වැඩි වන විට ඉදිරියේදී එය වැඩි වාර ගණනක් භාවිත කළ හැකි වන නිසාය.

පුස්තකාල සංගමි සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුර්ලහ ගුන්ථ සහ අන්තිචරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලයේ

මූලික මූලාගුයේ සත්‍යානුරූපය

දුර්ලහ හා සුවිශේෂී මූලාගු ඩිජිටල්කරණය කිරීමේදී මූලික මූලාගුයේ පෙනුම හා ස්වභාවය (තත්ත්වයන් වැනිය) ආරක්ෂා කර ගනිමින් මුල් කෘතිය ප්‍රතිනිර්මාණය කර ගැනීම වැදගත් වේ. සමස්ථ හොතික වස්තුවේ බුද්ධිමය අන්තර්ගතය පමණක් නොව සම්පූර්ණ හොතික රුපය ද ගුහණය කර ගත යුතුය. පිළිබිඹු ලබා ගැනීමේදී ගුන්ථයේ ඉදිරිපස හා පසුපස සම්පූර්ණ පිටු ජායාරූප ගැනීමට අවශ්‍ය වන අතර (දාරවලින් ඔබාවට ඇතුළුව) ඇතුළත දාර අයිනේ ඇති රුප කපා (crop) ඉවත් නොකළ යුතුය. බලින ලද වෙළම්හි ජායාරූප ගත යුත්තේ ඉදිරිපස කවරයේ සිට පසුපස කවරය දක්වා වන අතර, flyleaves ඇතුළව හිස් පිටු, අලවා ඇති තොරතුරු (pastdowns) හා බැඳුම් (ඉදිරිපස සහ පිටුපස කවරය සහ එවාහි ඇතුළත, පොත් නාරටිය හා පොත් දාර) ආදි සියල්ල ඇතුළත් කළ යුතුය. එහි ආකෘතිය කුමක් ව්‍යවත් සමස්ථ කෘතියම හෙවත් හාණ්ඩියම තැබුව ප්‍රතිනිර්මාණය කළ යුතුය. විශේෂ ලක්ෂණ (එනම දිය සටහන් ආදිය) ඩිජිටල්කරණය කිරීම සඳහා විවිධ ක්‍රියාදාමයන් අනුගමනය කරන අතර සාමාන්‍යයෙන් ඒ සියල්ල මෙහි අවසානයට හෝ වෙනම ගොනුවක් ලෙස හෝ ඇතුළත් කළ හැකිය.

පරිභිලනය කරන්නන්ට මූලික මූලාගුයේ ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා, රේඛීය පරිමාණයේ මිනුමක් (liner scale) ඇතුළත් කළ යුතුය. එක් බැඳුම් ඒකකයක් (එක් වෙළමක්) තුළ ඇති පිටුවල දිගානතිය නියතව තබා ගත යුතුය. පිළිබිඹු සැකසීම නිසා හෝ මූලාගුය හැරවීම නිසා හෝ මෙම දිගානතියේ වෙනසක් සිදු නොවිය යුතුය.

ප්‍රතිරූපයක් ලබා ගන්නා අවස්ථාවේදී පොතක තනි පිටු වශයෙන් ස්කෑන් කිරීම වඩාත් යෝග්‍යය. තදින් බැඳ ඇති පිටු වෙන් වෙන් වශයෙන් හරවමින් ජායාරූප ගත කිරීමට මෘදුකාංගයට (page-turning software) හැකියාවක් ඇත. සමහර අවස්ථාවලදී එකිනෙකට මූහුණලා ඇති පිටු දෙකක් ස්කෑන් කිරීමට අවශ්‍ය වය හැකිය. මේ හේතුව එම පිටුවල අන්තර්ගතය අඛණ්ඩව ප්‍රදර්ශනය කිරීමට සහ එහි දිගානතිය හා ස්වභාවය පැහැදිලිව පවත්වාගෙන යාමට එසේ ස්කෑන් කිරීම අත්‍යවශ්‍ය වීමය. කෙසේ ව්‍යවදී පසු කාලීනව අනුතුම්ණිකා සැකසීමේදී මෙම තුමය ගැටළ ඇති වීමට හේතු විය හැකිය.

පළදු වී ඇති පිටු සඳහා එම පිටුවල පිටුපසට කඩදාසී හෝ කාඩ්බෝඩ් ඇතුළත් කළ යුතුය. පාරභාසක පිටු සඳහා ලා යුම්බූරු හෝ සුදු පැහැති පසුබිමක් සහිත පිටුවක් පසුපසින් තැබීමෙන් කාන්දුවන හෝ විසිරී ඇති ස්වභාවය (bleed-through) අඩු කර ගත හැකිය. සමහර ආයතන සැම මූලාගුයක් සඳහාම කළ පැහැය හාවිතා කරයි. එහෙත් මෙමගින් පිටපතෙහි ඇති කැපී පෙනෙන ස්වභාවය (කාන්තිමත්භාවය) අඩු විමක් සිදු වේ. බොහෝ ආයතන සම්පූර්ණ ව්‍යව්‍යාපිය සඳහා එකම පසුබිමක් හාවිතා කිරීමට කැමැත්තක් දක්වයි.

පුස්තකාල සංගමි සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරකථන ගුන්ස් සහ අන්පිටපත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලයේ

මුළු කෘතියේ පෙනුම, තත්ත්වයාවය (feel) සහ ස්වභාවය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීමේදී වර්ණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර සංකීර්ණ ගැටළු ඇති කිරීමටද හේතු විය හැකිය. මුළු ව්‍යාපෘතිය සඳහාම අවශ්‍ය වර්ණ ක්‍රමාංකණය (colour calibration) කිරීම සඳහා වර්ණ ඉලක්කයක් තිබිය යුතුය. අවම වශයෙන් කෘතියක තොරාගත් පිටුවක් හෝ රුපයක් මේ සඳහා යොදාගත හැකිය. සැම උපකරණයක්ම එකම වර්ණ ප්‍රමිතියක් (දදා. CIR-lab system) පවත්වාගත යුතු අතර නැවත විවින් විට ක්‍රමාංකණය සිදු කළ යුතුය. එසේම පුද්රේන දීඩාංගද එසේ ක්‍රමාංකණය කළ යුතුය.

සංරක්ෂණයට අදාළ කරුණු

ඩිජිටල් පිළිබඳවක ගුණාත්මකභාවය කෙරෙහි බලපාන සාධක සහ සංරක්ෂණය කෙරෙහි බලපාන සාධක අතර විවිධ නොගැලීම් සහ ගැටුම් ඇතිවිම නොවැළැක්විය හැකිය. එබැවින් එවැනි ගැටළු මුළදීම විසඳා ගත යුතුය. අන්පිටපත් යනු අනනුවුත්, බොහෝ විට මිල කළ නොහැකි වූත් කෘතින්ය. මේවායේ ඩිජිටල් පිටපත මුළු කෘතියේ විකල්පයක් ලෙස භාවිතා කළ හැකි නිසා මුළු කෘතිය ආරක්ෂා කර සංරක්ෂණය කර ගැනීමට මෙම ක්‍රියාවලිය එක්තරා දුරකට දායක වේ. හංගුර වූ මුළු කෘතිවල සංරක්ෂණ සූක්ෂ්ම ජායා පිටපත් (preservation microfilm) ලබා ගැනීම සඳහා ඩිජිටල් පිටපත භාවිතා කළ හැකිය.

සැම ව්‍යාපෘතියක්ම සංරක්ෂණ ප්‍රශ්න සම්බන්ධ කරුණු කෙරෙහි සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම ඩිජිටල්කරණය සඳහා බාහිර ආයතනයක් වෙත ලබා දුන් ව්‍යාපෘති සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

- ඩිජිටල්කරණයට පෙර හා එය සිදු කෙරෙමින් පවතින අතරතුරෙහිදී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා පූහුණු සංරක්ෂකවරුන් සිටීම.
- ඩිජිටල්කරණයේදී හා මුළු කෘතින් ප්‍රවාහනයේදී අවශ්‍ය පරිදි පරිසරමය (environmental) හා ආරක්ෂිත තක්තවයන් (security conditions) පාලනය කිරීම.
- මුළු කෘතිවලට සිදු විය හැකි හානිය අවම කර ගැනීම සඳහා විශේෂ උපකරණ භාවිතය (එනම් ආදාළ පාලන උපකරණ, පොත් කරන්ත, අඳිය).
- ඩිජිටල්කරණ ක්‍රියාවලියේදී පොතක එහි පිටු පෙරලිමේදී පවත්වා ගත යුතු කේතෙන් හංගුර වූ වස්තුන් හසුරුවන ආකාරයන් සම්බන්ධයෙන් ස්කෑන් ක්‍රියාකාරුවන්ට විශේෂ උපදෙස් හා පූහුණුව ලබා දීම.

ප්‍රස්ථකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ත සහ අන්තිටපත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

චිජ්ටල් පිළිබිඳු ලබා ගන්නා අවස්ථාවේදී පැතැලි විදුරු තල මත මුල් කෘතිය තබා රුප රාමු ලබා ගැනීමට සංරක්ෂකවරු නිරදේශ නොකරනි. එමගින් හානි වී ඇති පිටුවලට හා පොත් නාරෝවලට තවදුරටත් හානි වීමට ඇති ඉඩකඩ වැඩි බව ඔවුන්ගේ මතයයි. තෙසේ වෙතත් සමහරු එය එතරම් ගැටළුවක් ලෙස නොසලකති. විදුරු මත ඇතිවන තෙරපුම අවම වන ලෙස අතින් ක්‍රියාත්මක කළ හැකි නවීන දියුණු ස්කෑන් උපකරණ දැන් හාවතයේ ඇත. එසේම එකට බැඳ ඇති පොත්වල බැඳුම් ඉවත් කර පිටු වෙන් කර ස්කෑන් කිරීම තව දුරටත් ඩිජිටල්කරණය සඳහා සුදුසු ක්‍රමවේදයක් ලෙස පිළිගන්නේ ද නැත.

සිදුවේ තිබිය හැකි පාඩු හෝ හානි පිළිබඳව ඉතා ප්‍රමේණමෙන් පරීක්ෂා කිරීමෙන් අනුතුරුව සියලුම මුල් කෘතින් හැකි ඉක්මනින් නැවත පෙර තිබූ ස්ථීර ගබඩා ස්ථාන වෙත හාර දිය යුතුය. මෙම හාන්ත්වයන් විවිධ ස්ථාන කරා ගෙන යන සහ ගෙන එන මාර්ග පිළිබඳ සියලු විස්තර සටහන් ලේඛන ගත කිරීම අත්‍යාවශ්‍යය.

පියවර 3 : පිළිබිඳුවල පළුවාත් රුප සැකසීම හා සුදුසු පද්ධතියක් තුළට ගුහණය කර ගැනීම

සකස් කරන ලද ඩිජිටල් පිළිබිඳුවල නිරවද්‍යතාව සහ අව්‍යාජබව සහතික කර ගැනීම සඳහා පළුවාත් ගුහණ තත්ත්ව පාලන ක්‍රියාවලිය (post-capture quality control process) සිදු කළ යුතුය. මේ සඳහා ක්‍රමාංකිත අධික්ෂණ උපකරණ (Calibrated Monitors) යොදා ගත හැකිය. ඩිජිටල් පිළිබිඳුවේ ගුහණාත්මක ප්‍රමිතිය නිසි පරිදි ආරක්ෂා වී නොමැති නම් යළි ජායාරුප ගත කර එය ප්‍රතිස්ථාපනය කළ යුතුය. මග හැරී ඇති රුප නැවත ලබාගෙන ඒවා නිවැරදි පිළිවෙළට ඇතුළත් කරගත යුතුය. එසේම වුනුහාත්මක පාරුදත්ත නැවත සමාලෝචනය කර අවශ්‍ය ආකාරයට සංශෝධන කළ යුතුය.

වරණයන්හි නිවැරදි සකස් කිරීම හැර කිසිදු පිළිබිඳු සැකසීමක් මෙම අවස්ථාවේදී සිදු නොකළ යුතුය. පිළිබිඳු සැකසීමක් අවශ්‍ය නම් හෝ එසේ සිදු කිරීමට අවසර ඇත්තේ කුමන අවස්ථාවලදී ද යන්න පිළිබඳව ආයතනය සඳුව ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එසේම පළුවාත් ගුහණ වරණ සැකසීමක් කළ අවස්ථාවලදී පරිභිජනය කරන්නාට ඒ සම්බන්ධ තොරතුරු සන්නිවේදනය කරන ආකාරය පිළිබඳවද ප්‍රතිපත්තියෙහි ඇතුළත් වී තිබිය යුතුය.

චිජ්ටල් ගොනු (files) නම් කිරීම යම් ප්‍රමිතියකට අනුව සිදු කළ යුතු අතර ඒ සඳහා ආයතනික ප්‍රතිපත්තියක් තිබිය යුතුය. බොහෝ විට ගොනු නාමකරණ ක්‍රමය ආයතනයේ නමට අදාළව හෝ වස්තුවේ නමට අදාළව සකස් කර ඇත. සැම ඩිජිටල් පිළිබිඳුවක් (image) සඳහාම නියමිත හා අඛණ්ඩව පවත්වාගෙන යන හඳුන්වනයක් (Persistent Identifier – PI) තිබිය යුතුය.

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ග්‍රන්ථ සහ අන්තිච්චා එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

ඩිජිටල් සම්පත්වලට වැඩි ප්‍රවේශයක් ලබා දීමට සහ ඒවායේ භාවිතය වැඩි කිරීම සඳහා අමතර ක්‍රමවේද සහ මෙවලම් ඇතුළත් කළ හැකිය. එනම් Optical Character Recognition (OCR), text mark-up සහ/හෝ Geospatial coordinates ආදියයි.

ආයතනික දිය සලකුණ යෙදීම නිසා ඩිජිටල් පිළිබඳවල භාවිතයට බාධා ඇති විය හැකිය. එනිසා එවැනි සලකුණු යෙදීමේදී පිළිබඳවේ ප්‍රධාන කොටසට බාධා ඇති තොටන ආකාරයට ඇතුළත් කළ යුතුය.

සියලු ඩිජිටල් පිළිබඳ ඒවායේ අධිග්‍රහණය සහ කළමනාකරණය (system ingest) සඳහා පද්ධතියක් (staging serverce) වෙතට සම්පූෂ්ඨණය කළ යුතුය. සුදුසු කාලයේදී සියලුම ප්‍රධාන පිළිබඳ ස්ථීර ඩිජිටල් ගබඩාවක් තුළට මාරු කළ යුතු අතර එය අනෙකුත් තාවකාලික තැන්පත් ස්ථානවලින් (storage devices) මකා දැමීය යුතුය.

මෙම මාර්ගෝපදේශ මගින් System ingest එනම් ඩිජිටල් පිළිබඳ හා පාර්දන්ත (metadata) කළමනාකරණය සහ ගවේෂණ පද්ධති වෙත මාරු කිරීමේ ක්‍රියාවලිය ආවරණය නොකරයි. මක් නිසාද යන් එම ක්‍රියාවලිය ආයතනික තාක්ෂණික යටිතල පහසුකම් මත සහ/හෝ විශේෂ ඩිජිටල් ගබඩා තාක්ෂණ අවශ්‍යතා මත රඳා පවතින බැවිනි.

4. පාර දත්ත (metadata)

පුස්තකාලවල හොතික එකතුන් කළමනාකරණය කිරීම සඳහාත් ඒවාට ප්‍රවේශය ලබා දීම සඳහාත් පෙර කළ සිටම ග්‍රන්ථ විද්‍යාත්මක පාර දත්ත සහ සමහර ව්‍යුහාත්මක සහ පරිපාලන පාර දත්ත භාවිතා වුති. වර්තමාන පුස්තකාලයාධිපතිවරු නව යාවත්කාලීන පාර දත්ත ආකෘති (updated metadata models) තිරමාණය කරනු දක්නට ලැබෙන අතර ඒවා මගින් ඩිජිටල් පිටපත්වලට ප්‍රවේශය සැලසීම පමණක් තොට දීර්ශකාලීන සංරක්ෂණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීම ද ජාලගත තොරතුරු ගවේෂක පද්ධති (Networked Discovery Systems) හරහා අවශ්‍ය කානීන් වෙත ප්‍රවේශය ලබා දීම ද සිදු කෙරේ. ඩිජිටල් එකතුන් සඳහා යෝග්‍ය පාර දත්ත වර්ග හතරක් සම්බන්ධයෙන් පහත සඳහන් කොටසින් විස්තර කෙරේ.

ග්‍රන්ථ විද්‍යාත්මක හෝ (විස්තරාත්මක) පාර දත්ත

ග්‍රන්ථ විද්‍යාත්මක පාර දත්ත මගින් ඩිජිටල්කරණය කිරීමට තොරතුගත් මුළු කානීයේ තොරතුරු ද එහි බුද්ධිමය අන්තර්ගතය සම්බන්ධ තොරතුරු ද විස්තර කෙරේ. ඩිජිටල්කරණය සඳහා තොරතුගත් සියලු මුලාගුවල ඒවා ඩිජිටල්කරණය කිරීමට පෙර අවශ්‍ය ග්‍රන්ථ විද්‍යාත්මක පාර දත්ත තිබිය යුතුවේ. මෙම මුලාගු ඩිජිටල්කරණය කිරීමෙන් අනතුරුව එයට අදාළ සුවිකරණ වාර්තාවක් සැකසිය යුතුය. එහි සිට

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිටපත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

චිජිටල් පිටපතට යොමුවක් (link) ලබා දිය යුතු අතර ඩිජිටල් පිටපතෙහි සිට සූචිකරණ වාර්තාව වෙත ද යොමුවක් අඩංගු කළ යුතුය.

මෙම ගුන්ථ විද්‍යාත්මක වාර්තා පිළියෙල කළ යුත්තේ පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතින් හා විතයෙන් වන අතර එය අවම හෝ සම්පූර්ණ ගුන්ථ විස්තරයක් විය හැකිය. එසේම කෘතිය පිළිබඳ හොතික විස්තරයක් ද (අවම හෝ සම්පූර්ණ) අඩංගු කළ යුතුය.

සැම මූලාශ්‍රයක් සඳහාම එයට අදාළ සංලේඛයක් මාර්ගගත සූචියෙහි අඩංගු කළ යුතු අතර (මෙය එකතුව සඳහා වුව ද විය හැකිය) එය වෙනත් පද්ධති සමග අනුකූල සහ/හෝ ඒවා මගින් උකහා ගත හැකි තත්ත්වයෙන් තිබිය යුතුය. එක් එක් ඩිජිටල් කෘතියට ද එයටම අදාළ විස්තරයක් අවශ්‍ය හෝ පහසු පරිදි සූචියෙහි අඩංගු කළ හැකිය.

ව්‍යුහාත්මක පාර දත්ත

සංකීරණ වස්තු අධ්‍යයනයේදී එනම් මධ්‍යතන යුගයේ අත් පිටපත්, ලේඛනාගාරගත කර ඇති පිටපත්, ලිපි, හෝ ජායාරූප ඇල්බම යනාදිය අධ්‍යයනයේදී පර්යේෂකයාට ඩිජිටල් පිටු මගින් හොතික වස්තුව පිළිබඳ ප්‍රතිනිර්මාණය කර ගැනීමට (හෝ නැවත සකස් කර ගැනීමට) හැකි විය යුතුය. මධ්‍යතන යුගයේ අත් පිටපත් හා අනෙකුත් එවැනි සංකීරණ වස්තුන් ඩිජිටල්කරණය කරන ප්‍රස්තකාල විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ තොරතුරු හා ව්‍යුහාත්මක පාර දත්ත ලබා දිය යුතුය. අවම වශයෙන් මූල් කෘතියේ පිටුවල පිළිවෙළ නිර්ණය කර ගැනීමට පර්යේෂකයාට හැකි විය යුතුය. පැරණි සහ නව පිටු අංක ලබා දිය යුතුය (පිටු අංක තිබේ තොමැති නම් ඩිජිටල්කරණය කිරීමට පෙර පිටු අංක ලබා දිය යුතුය) සියලුම පිටු සඳහා පිටු අංක ලබා දිය යුතු අතර එය කළ යුත්තේ වම් සහ දකුණු මුහුණුත් හඳුනා ගත හැකි ආකාරයටය. අනෙකුත් වැදගත් අංග ලෙස අංකන කුම, අන්තර්ගතය විවිධ කොටස්වලට බෙදා ඇති ආකාරය, වැදගත් උප්‍රවා ගැනීම් සහ රුප සටහන් ආදිය හැඳින්විය හැකිය.

ඩිජිටල් පිළිබඳ පාර දත්ත (හෝ තාක්ෂණික පාර දත්ත)

ඩිජිටල් පිළිබඳ පාර දත්ත (සමහර අවස්ථාවලදී තාක්ෂණික පාර දත්ත ලෙස ද හැඳින්වේ) සාමාන්‍යයෙන් ඩිජිටල් පිළිබඳ ලබා ගන්නා අවස්ථාවේදී ස්වයංක්‍රීයවම කැමරාව මගින් හෝ ස්කෑන් යන්තුය මගින් ලබා ගැනී. මෙම දත්ත ඩිජිටල් ගොනුවේ හෙළින්ම (header) පෙන්නුම් කරයි. එහි පහත දැක්වෙන දත්ත ඇතුළත් වේ.

- පිළිබඳවේ ගැග සහ පළල (Length and width in fixels)
- නියැදිකරණය (Sampling)
- හැකිලිම (Compression)
- තිවිරතාවය (Resolution)
- විශාලත්වය (Size in bytes)

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිච්‍රිත එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

- නිෂ්පාදන තොරතුරු (කැමරාවේ හෝ ස්කෑනරයේ නම (Brand) සහ වර්ගය (Model))
- නිරමාණය කළ දිනය (Date of creation)

පිළිබඳව සංස්කරණය (manipulate) කර ඇත්තම් එම තොරතුරු ද පායකයාට සන්නිවේදනය වන සේ ඇතුළත් කළ යුතුය.

පරිපාලන පාර දත්ත

චිජිටල් ගොනුවලට ප්‍රවේශ වීම කළමනාකරණය කිරීම සඳහා බොහෝ පුස්තකාලවලට අමතර පරිපාලන පාර දත්ත යෙදා ගැනීමට සිදු වේ. පරිපාලන පාර දත්තවලට ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ ජායාරූප ශිල්පීයාගේ නම, ඩිජිටල් පිළිබඳව හෝ මූලික කාතිය හිමිකරුගේ නම, ප්‍රකාශන හිමිකම් පිළිබඳ තොරතුරු, සහ credit lines ය. මෙයට අමතරව, කිසයම් කාතියක් ඩිජිටල්කරණය කර නොමැති නම් එම කාතින් පිළිබඳ තොරතුරු සහ ඒවා ඩිජිටල්කරණ නොකිරීමට බලපෑ හෙතුත්, එසේම ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළදී ක්‍රියාත්මක කළ තිරණත් යම් යම් ඩිජිටල් පිළිබඳවල දත්ත සැකසීමක් සිදු කළේ නම් ඒ සඳහා අනුගමනය කළ පොදු වර්යා රටාව පිළිබඳවත් පරිපාලන දත්තවලට ඇතුළත් වේ.

5. පුද්රේණය (පායකයා වෙත තොරතුරු ඉදිරිපත් කිරීම)

චිජිටල් එකතු පරිභිශ්‍යතා කරන්නන්ගේ අවශ්‍යතා විවිධ වේ. ජනප්‍රිය සෙවුම් එන්ඩින් තුළින් පහසුවෙන් ඔවුන්ට අවශ්‍ය කාතින් සොයා ගැනීම, ඒවාට නිදහස් සහ විවෘත ප්‍රවේශය (Open Access) ලබා ගැනීම, සම්මත “Web browsers” හා “plugins” හරහා එම කාතිවල විස්තර කියවීම සහ අනවශ්‍ය බාධාවලින් තොරව ඒවා සමඟ භාවිතය සහ අන්තර්ත්‍යා (interaction) කිරීම ඔවුන් බලාපොරොත්තු වන මූලික පහසුකම් කිහිපයකි. මේ අමතරව පිටු දෙකක් එකවර තිරය මත දුර්ගනය කර ගැනීමේ හැකියාව, පිටුවේ ප්‍රමාණය සිසු ලෙස වෙනස් කරමින් (විශාල/කුඩා) තිරය මත දුර්ගනය කර ගැනීම, බා ගැනීම, නැවත වරක් පසුව ප්‍රවේශවීම සඳහා සන් තැබීමේ හැකියාව (tagging functionality), මුදුණය කිරීමේ සහ බා ගැනීමේ හැකියාව සහ දත්ත සැකසීමේ හැකියාව ආදිය පායකයා අපේක්ෂා කරන තවත් පහසුකම් කිහිපයකි.

එක් එක් කාතිය සඳහා වූ ප්‍රධාන ඩිජිටල් පිටපත් (Master files) තීව්‍රතාවෙන් ඉහළ (High Resolution) TIFF වර්ගයේ ගොනුවක් ලෙස සකස් කෙරේ. මේවා විශාලත්වයෙන් ඉහළ අයක් ගන්නා නිසා පරිභිශ්‍යතා සඳහා තිරය මත දුර්ගනය කිරීමට භාවිතා නොකරන අතර එය සංරක්ෂණ පිටපතක් ලෙස භාවිතා කෙරේ. තීව්‍රතාවෙන් ඉහළ ගොනු තිරය මත දුර්ගනය කිරීමට හෝ පායකයන් විසින් නැවත සකස් කිරීම සඳහා සුදුසු නොවේ. එබැවින් ප්‍රධාන පිටපත භාවිතයෙන් තිරය මත දුර්ගනය කිරීම සඳහා සුදුසු JPEG හා PDF වැනි ජනප්‍රිය ගොනු වර්ග සකස්

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිච්‍රිත එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලදේ

කළ යුතුය. කෙසේ ව්‍යවද දැරූනය සඳහා සැලසු පිටපත් වර්ගය (File format) තීරණය කරනු ලබන්නේ ව්‍යාපාතියේ අරමුණ මත පිහිටාය. උදා. වශයෙන් අදාළ පායික ප්‍රජාවගේ අවශ්‍යතාව සිසු ලෙස විශාල කර බලමින් වෙනස්කම් සිදු කිරීමට නම TIFF සහ JPEG 2000 ගොනු දැරූනය සඳහා සකස් කෙරේ. වැඩි විස්තර සඳහා 8 පරිවිෂේෂය බලන්න.

තිරය මත දැරූනය කිරීමේ පිටපත්වල යම්කිසි ආකාරයක දත්ත සැකසීමකට හාජනය කර ඇත්තම් ඒ පිළිබඳව පරිභෑලනය කරන්නාව දැනුවත් කළ යුතුය. උදා. යම් යම් කොටස් කැපී ඇත්තම් (Cropped) පරිභෑලනය කරන්නාට ඒ බව දැනුම් දිය යුතුය. අසම්පූර්ණ කෘති ඩිජිටල්කරණයේ දැන්ත සැකසීම මගින් ප්‍රතිනිර්මාණය කර ද්වීතියික නිෂ්පාදනයක් ලෙස සංස්කරණය ඇත්තම් ඒ පිළිබඳව ද පැහැදිලිව සටහන් කළ යුතුය. එකතුවේ ලේඛන සහ කෘතින් අතර අදාළ කෘතිය තැන්පත් කර ඇති ස්ථානය පායිකයාට පහසුවෙන් නිර්ණය කරගත හැකි විය යුතු අතර, ඒවාහි නියමිත ස්ථාන වෙත පහසුවෙන් ආපසු යැවීමට ද හැකි විය යුතුය. අවම වශයෙන් කියවීම් කාමරයෙහි අත්දැකීම් මෙහිදී ප්‍රයෝගනයට ගත හැකිය.

හිමිකම් සම්බන්ධයෙන් ඇති කොන්දේසි හෝ “හාවිත කොන්දේසි” පිළිබඳව පායිකයා දැනුවත් කළ යුතුය. මෙම තොරතුරු ලබා දීමෙදී ඒ සඳහා හාවිතයේ පවතින ප්‍රමිත හාවිතා කිරීමට නිරදේශ කෙරේ. උදා. Creative common licence.⁵

මූලාශ්‍රයට අඩංගුව ප්‍රවේශ වීම සාක්ෂාත් කිරීම සඳහා තොවෙනස්වන හඳුනතයක් Persistent Identifier (PI) හාවිතය තදින්ම තිරදේශ කෙරේ. PURL (Persistent Uniform Resource Locator), URN (Uniform Resource Name), DOI (Digital Object Identifier) හා Handle ආදිය මෙවැනි හඳුනතයන් ගණයට වැශේ. යම් ඒකීය කෘතියකට අදාළ දේශීය URL එකක් වෙනස් වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවකදී පායිකයාට අදාළ කෘතියට ප්‍රවේශ වීම ගැටළුවක් වේ. එවැනි අවස්ථාවලදී (PI) එම කෘතියට නිවැරදි ප්‍රවේශය ලබා දෙයි. එසේම විද්‍යාත්මක කෘතින් උප්‍රවා දැක්වීමෙදී ද PI ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. අනාගත දත්ත පරිසරයක ව්‍යවද අදාළ කෘතිය ඉතා නිවැරදිව හඳුනා ගැනීමට PI මගින් හැකියාව ඇත.

6. බෙදාහැරීම, උසස් කිරීම, හා ප්‍රතිඵාවිතය

චිජ්ටල්කරණය කළ මුළු කෘතියේ ගුන්ථ විද්‍යාත්මක වාර්තා සහ ඩිජිටල්කරණ පිටපත් ගුන්ථ විද්‍යාත්මක වාර්තා (නිර්මාණය කර ඇත්තම් පමණක්) පුස්තකාලයේ ප්‍රධාන සුවියට ඇතුළත් කොට අදාළ ඩිජිටල් පිටපතට යොමුවක් (link) ලබා දිය යුතුය. එසේම මෙම විස්තර ඩිජිටල් පුස්තකාල පද්ධතිය තුළ ද ගබඩා කර තැබේ යුතු අතර යොමුවක් මගින් නැවත ප්‍රධාන සුවියට ද බඳුද කළ යුතු වේ.

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
පුස්තක ගුන්ස් සහ අන්තිච්චා එකතු ඩීප්ලේකරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලදේ

බොහෝ ආයතන විෂ්ටල් ව්‍යාපෘතින් සඳහා මූල්‍යාධාර සපයනුයේ ගොඩ තැනු ලබන විෂ්ටල් එකතුන්ට ගෝලිය ප්‍රවේශය ලබා දීමේ කොන්දේසියට යටත්වය. එනිසා එවැනි මූල්‍යාධාර මත යැපෙන ව්‍යාපෘතිනුත් සමහර පුස්තකාලත් ඒවායේ විෂ්ටල් එකතුන් සඳහා ගෝලිය ප්‍රවේශය ලබා දීමට බැඳී සිටී. මෙහිදී යොමු ද ඇතුළුව සියලු පාර දත්ත (සමහර විට රුප ද ඇතුළුව) බෙදා හැරිය යුතුය.

ආයතන සතු විෂ්ටල් එකතුන් පිළිබඳ අදාළ පාරුගව දැනුවත් කිරීමට සහ ඒවාට ප්‍රවාරණය ලබා දීමටත්, ඒවාට ප්‍රවේශ වැඩි කර ගැනීමටත් සාර්ථක ක්‍රමවේදයක් ලෙස පෝටල්ස් (Portals) සහ සාමූහික එකතුන් (aggregators) හරහා තොරතුරු බෙදා හැරීම සැලකිය හැකිය. මේවා ජාතික හා/හො අන්තර්ජාතික මට්ටමේ ක්‍රියාත්මක වන අතර සමහර විටදී විෂය විශේෂිත හෝ විය හැකිය⁶.

විෂ්ටල් එකතුන් පිළිබඳ ප්‍රවාරණය ලබා දීම සඳහා අදාළ ආයතන සහ සංවිධාන වෙත ලතා වීමට ඇති තවත් සාර්ථක උපාය මාරුගයක් ලෙස බිලොග් සහ විවිධ සමාජ ජාල ද හඳුන්වා දිය හැකිය. මෙවැනි ක්‍රම අනුගමනය කිරීමේදී අදාළ පාරුගව සමග “සහභාගි වීමේ කොන්දේසි” සහ විෂ්ටල් පිටපත්වල “නීත්‍යාණුකුල අයිතිය” සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීම ද අත්‍යාවශ්‍යය. මෙසේ කිරීමෙන් පුස්තකාල ප්‍රතිපත්ති සමග හෝ වෙනත් ආයතන සමග සක්‍රියව ඇති “එකතා ගිවිසුම්” සමග හෝ ගැටුළ හෝ නොගැලපීම ඇතිවීම වළක්වා ගත හැකිය.

බොහෝ විෂ්ටල් එකතුන් ගොඩ තැගී ඇත්තේ විශාල පර්යේෂණ ව්‍යාපෘතිවල එක් අංශයක් ලෙසිනි. පුස්තකාල විසින් විෂ්ටල් එකතුවේ ඇති මූලාශ්‍රවලට විවරණයන්, විවාර සහ අනෙකුත් වැදගත් සම්බන්ධතාවන් පිළිබඳ තොරතුරු එක් කිරීමෙන් විෂ්ටල් එකතුවට වැඩි අයයක් ලබා දීමට ද, ඒවෝ ප්‍රයෝගත්ත්වත් බව වර්ධනය කිරීමට ද හැකියාව ලැබේ. නැතින බෙදා හැරීමේ පද්ධති මගින් පිටපත් කිරීමට, විවරණ සැපයීමට, සහ රුප විශ්ලේෂණය සඳහා අවශ්‍ය තාක්ෂණ සහාය ලබා දේ.

7. ඇගයීම

බොහෝ පුස්තකාල ඔවුන් විසින් ක්‍රියාවට නාවන ලද විෂ්ටල් ක්‍රමවේදයන්හි සාර්ථකතාවය මෙන්ම විෂ්ටල් ව්‍යාපෘතිවල ව්‍යාපෘතිය, සාර්ථකත්වය සහ ඒවා මගින් ඇති වන බලපෑම් සම්බන්ධයෙන් ඇගයීම් සිදු කිරීමට උනන්දුවක් දක්වනි. විවිධ සංවිධාන විසින් ඇගයීම් ක්‍රියාවලිය පහසු කරලීම සඳහා ආකෘති නිර්මාණය කර ඇත. ප්‍රමාණාත්මක ඇගයීම සඳහා නිෂ්පාදිත පිටපත් ප්‍රමාණය හා ඒවායේ හාවිතයට අදාළ සංඛ්‍යාත්මක දත්ත හොඳ ආරම්භයක් සපයයි. එනම් විෂ්ටල්කරණය කරන ලද පොත්/කෘතින් සංඛ්‍යාව, වෙබ් අඩවියේ මුල් පිටුව (portal pages) වෙත ප්‍රවිෂ්ටි වී ඇති අවස්ථා ගණන, විෂ්ටල් පිටපත දරුණුනය කර සහ/හෝ බා ගත කර ඇති වාර ගණන, එම කෘතින් විද්‍යාත්/පර්යේෂණ ලිපිවල උප්‍රටා දැක් වූ (cite) වාර ගණන හා ලබා දී ඇති යොමු සංඛ්‍යාව යන්දිය ප්‍රමාණාත්මක ඇගයීම සඳහා හාවිතා කළ හැකි දත්ත වේ.

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්පිටපත් එකතු ඩීප්ල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලයේ

කෙසේ ව්‍යවද, ගුණාත්මක විශ්ලේෂණය වචා වැදගත් වන අතර වචාත් දුෂ්කර ද වේ. ගුණාත්මක විශ්ලේෂණය සඳහා ඩීප්ල් එකතුව හාවිතා කරන්නන්ගේ ප්‍රතිචාර බොහෝ අවශ්‍ය වේ. මෙහිදී පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ.

- මූලික මූලාශ්‍රය සඳහා කොතරම් සාධාරණයක් සිදු වී ඇතිද? එම ඩීප්ල් පිටපත මූලික මූලාශ්‍රයේ සාර්ථක විකල්පයක් ලෙස ඉදිරිපත් වී ඇති ද? පර්යේෂකයාට ඔහුගේ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා එක් වරක් හෝ මූලික මූලාශ්‍රය විමර්ශනය හෝ පරීක්ෂා කිරීමට සිදු වේද?
- ඩීප්ල් පිටපත කියවීමට හා හාවිතයට සුදුසු තත්ත්වයේ ඇතිද?
- තාක්ෂණය කොතරම් දුරකට පර්යේෂකයාගේ අවශ්‍යතා සපුරා ඇත්ද?
- සම්පත් හාවිතා කරනුයේ කෙසේද? කවුරුන් විසින්ද?
- සම්පත් ප්‍රතිඵාවිත කරන්නේ කෙසේද හෝ repurposed?
- ඩීප්ල් එකතුවේ හාවිතය හොතික එකතුව මත ඇති කෙරෙන බලපෑම කුමක්ද?

ඩීප්ල්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ඇති සංඛ්‍යාත්මක දත්ත ඇතුළත් විස්තර, පුස්තකාලවල ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරකම් සහ හාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන සියලු කාලීන වාර්තාවලට ඇතුළත් කළ යුතුය.

8. ඩීප්ල් එකතුවේ දිර්සකාලීන සංරක්ෂණය

ඩීප්ල් එකතුවල දිර්ස කාලීන සංරක්ෂණය අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ සඳහා අදාළ ආයතන විසින් සුදුසු උපායමාරුග අනුගමනය කළ යුතුය. විශේෂයෙන්ම ඩීප්ල්කරණයට සඳහා යන වියදම, කාර්ය මණ්ඩලය මගින් දරන ලද ගුම ආයෝජනයේ විශාලත්වය සහ ඩීප්ල් එකතුව පවත්වාගෙන යාමේදී දරන විශාල ආයාසය සම්බන්ධයෙන් සළකා බැලීමේදී දිගුකාලීන සංරක්ෂණයේ වැදගත්කම පැහැදිලි වේ. දිගුකාලීන සංරක්ෂණය අදාළ ආයතනය විසින්ම සිදු කළ හැකිය. නැතහොත් ඒ සඳහා වෙනත් බාහිර සේවා ආයතනයක සේවය ලබා ගත හැකිය. එසේත් නොමැතිනම් ආයතන කිහිපයක සාමූහික ප්‍රයත්නයක් ලෙස එය සිදු කළ හැකිය. විශ්වසනීය සහ වග වන ඩීප්ල් තැන්පතු පවත්වාගෙන යාම සඳහා පිළිගත් ප්‍රමිතින් හාවිතයේ ඇතැත්, එම ප්‍රමිතින් මගින් යෝජනා කෙරෙන අවශ්‍යතාවන් සපුරාලීමට සහ ගුණාත්මක තත්ත්වයන් පවත්වාගෙන යාමට බොහෝ පුස්තකාලවලට ඇති හැකියාව අඩුය⁷.

අවම වශයෙන් ගත් කළ ඕනෑම ඩීප්ල් එකතුවක් නිරන්තරයෙන් එහි අතිරේක පිටපත (back ups) ලබා ගන්නා server එකකට සම්බන්ධ කර පවත්වා ගෙන යා යුතු අතර ඩීප්ල් ගොනු ඉහළ තිවරතාවකින් (high resolution) යුත්ත විය යුතුය. එසේම ඩීප්ල් ගොනුවල විශ්වසනීයත්වය

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුර්ලභ ගුන්ථ සහ අන්තිච්චත් එකතු ඩීප්ලේකරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපදේශ

(නිරවද්‍යතාව) සහ ගුණාත්මක බව නිරන්තරයෙන් අධික්ෂණය කරන ක්‍රමයක් ස්ථාපනය කොට තිබිය යුතුය. ඩීප්ලේ ගොනුවෙහි පිටපත් කිහිපයක් හුගෝලිය වශයෙන් වෙනස් වූ විවිධ ස්ථානවල ගබඩා කර තැබේම ද පිළිගත් සංරක්ෂණ උපාය මාරුගයකි. ඩීප්ලේ එකතුව කළමනාකරණය කිරීම සඳහා භාවිතා කරන මඟ්‍යකාංගය යාවත්කාලීන කළ යුතු ද නැතහොත් වෙනත් විකල්ප මඟ්‍යකාංගයකට ඩීප්ලේ එකතුව මාරු කිරීමේ අවශ්‍යතාවක් ඇති ද යන්න තිරණය කළ හැකි නිරන්තර ඇගයීම් ක්‍රමවේදයක් තිබිය යුතුය.

9. නිරදේශයන්හි සාරාංශය

- ව්‍යාපෘතිය ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතුය. මෙහිදී ඉලක්ක, අරමුණු, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ඇති අවහිරතා, මූල්‍ය සම්පාදන, සහ ආයතනය සතු හැකියාවන් යනාදිය සැලකිල්ලට ගත යුතුය. පුස්තකාලයාධිපතිවරුන්, තාක්ෂණික ශිල්පීන්, සංරක්ෂකවරුන්, පරේයේෂකයන් සහ පරිපාලන තිබාරින් මේ සඳහා සහභාගි කර ගත යුතුය.
- විද්‍යුත්ත්වන්ගේ අවශ්‍යතා සහ නව ඩීප්ලේ පරේයේෂණ ක්‍රමවේද සැලකිල්ලට ගෙන එම අවශ්‍යතා සපුරා ගත හැකි වනස් ව්‍යාපෘති ත්‍රියාත්මක කළ යුතුය. Big data, සාමූහික සම්පත්, ඩීප්ලේ පිටපතවල (පිළිබඳවල) සවිස්තරාත්මක විශ්ලේෂණය, දත්ත පරිලෝෂකනය, හු අවකාශ සිතියම් (Geospatial mapping) සමාජ ජාල යනාදිය මෙයට අඩංගු නව ඩීප්ලේ ක්‍රමවේදවලට අයත් වේ.
- මෙතෙක් කළේ ප්‍රවේශය සැශව පැවති දුර්ලභ සහ විශේෂ එකතුන්ට ප්‍රවේශය සලසා දීම සඳහා ව්‍යාපෘති දියත් කිරීම සහ ඒවා අතරත් වෙනත් අදාළ එකතුන් අතරත් සම්බන්ධතා සලසමින් අනතුශ එකතුන් ලෙස ඒවා පවත්වාගෙන යාමට කටයුතු සැලසීම.
- සැමවිටම කාතියක කොටසක් නොව සම්පූර්ණ බුද්ධිමය එකකයක් ඩීප්ලේකරණය කිරීමට නිරදේශ කෙරේ. මූලික කාතියේ පෙනුම හා තත්ත්වයන් ආරක්ෂා කළ යුතු අතර එතිහාසික කාතියක් ලෙස එය අධ්‍යයනය කිරීමට හැකි තරම් පහසුකම් සැලසිය යුතුය. මූල් කාතියේ ව්‍යුහය සහ අන්තර්ගතය ආරක්ෂා කළ යුතු අතර, ඩීප්ලේකරණය කරන ලද්දේ කුමන පිටපතදැයි නිවැරදිව සටහන් තැබිය යුතුය. එහි සිට සුවියේ අදාළ සංලේඛයට යොමුවක් තැබිය යුතුය.
- ඩීප්ලේකරණය අවසානයේදී කිසිවිටෙකත් මූල් එකතුව විනාශ නොකළ යුතුය. මූල් කාතිය අධ්‍යයනය කිරීමෙන් ලබා ගත හැකි දැනුම කිසිවිටෙකත් ඩීප්ලේ පිටපත අධ්‍යයනයෙන් ලබා ගත නොහැකි හෙයිනි.
- ඩීප්ලේ පිටපත උසස් තීව්‍රතාවකින් (high resolution) යුත්ත විය යුතු අතර අදාළ තාක්ෂණික පාර දත්ත අඩංගු කළ යුතුය. තවද, හිමිකම් පිළිබඳ තොරතුරු, රේඛිය සහ වර්ණ පරීමාණයක්ද, හු අවකාශ සම්බන්ධතා තොරතුරු ද (geospatial co-ordinators), ලබා දිය

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලභ ගුන්ථ සහ අන්තිච්චත් එකතු ඩීප්ලේකරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලදීය

යුතුය. සිසු ආරෝහණ හැකියාව සහිත විය යුතු අතර, හැකි සැම විටකම සම්පූර්ණ අන්තර්ගතය සෙවීමේ හැකියාව (full text searching) සලසා දිය යුතුය. තවද, සම්පූර්ණ පිටපත හෝ කොටස්වල අනු පිටපත් ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතුය. ඩීප්ලේ සම්පත් සඳහා නොවනස්වන හඳුනනයක් (Persistent Identifiers) ලබා දිය යුතුය.

- හැකි පරිදි විස්තරාත්මක, තාක්ෂණික සහ පරිපාලන පාර දත්ත ලබා දිය යුතුය. එහි ස්ථිර එකතුවේ ඇති මූලික කෘතියට අදාළ සංලේඛය වෙත ද යොමුවක් ලබා දිය යුතුය.
- නව හෝතික එකතුවක සංලේඛ සකස් කරන ආකාරයටම ඩීප්ලේ එකතුව සඳහා ද සංලේඛ සකස් කළ යුතු අතර, මෙම කොරතුරු පර්යේෂකයන් වෙත ලබා දිය යුතුය.
- ඩීප්ලේ එකතුවේ ඇති සම්පත්වලට නිඛස් සහ ගෝලිය ප්‍රවේශය ලබා දිය යුතු අතර තනි පිටපත් හෝ එකතුන් ද, පාර දත්ත ද බා ගැනීමට පහසුකම් සැලසිය යුතුය. පාඨකයන්ට අවශ්‍ය පරිදි මෙම සම්පත් වෙනත් එකතුන් සමඟ පහසුවෙන් ආබද්ධ කර භාවිතා කිරීමට හැකි වන පරිදි වෙනත් පර්යේෂණ සහ ප්‍රකාශන වේදිකා මතට බා ගැනීමටත් පහසු විය යුතුය.
- ඩීප්ලේ සම්පත් portals සහ සාමූහික එකතුන් (aggregators) හරහා පර්යේෂකයන් වෙත අනාවරණය කළ යුතුය.
- ව්‍යාපෘතිය ඇගයීමට ලක් කොට එහි ප්‍රතිඵල ලේඛනගත කළ යුතුය.
- ඩීප්ලේ එකතුවේ දීප්සකාලීන සංරක්ෂණය තහවුරු කළ යුතුය.

මූල්‍ය

Online resources were accessed on 22 June 2014 unless otherwise noted.

1. Some standards that take a more comprehensive approach include:

Detusche Forschungspemeinschaft. (2013, February). *DFG Practical Guidelines on Digitisation*. Retrieved from http://www.dfg.de/formulare/12_151/ (English)
Bibliothèque nationale de France, Bayerische Staatsbibliothek, Universitat de València, Herzog August Bibliothek Wolfenbüttel, and Bibliothèque Royale de Belgique. *Project Europeana Regia*. The following three documents are available from:
<http://www.europeanaregia.eu/en/project-europeana-regia/project-documentation>

- *Attractive Guidelines for Users*. (2009)
- *State of the Art in Image Processing* (2011)
- *Quality Management [in the field of medieval manuscripts and other prestigious objects]* (2011)

IFLA and UNESCO. (2002, March). *Guidelines for Digitization Projects: For Collections and Holdings in the Public Domain, Particularly Those Held by Libraries and Archives*. Retrieved from http://portal.unesco.org/en/ev.php-URL_ID=7315&URL_DO=DO_TOPIC&URL_SECTION=201.html

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලත ගුන්ථ සහ අන්තිච්චත් එකතු ඩිජිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ

2. More minimal approaches with links to other resources include:

- Kavcic-Colic, A. (2001, August). *Selected Literature in the Field of Digitization*. Retrieved from
http://www.ictparliament.org/sites/default/files/2011_training_puerto_ricoalenka_kavcic_selected_literature_in_the_field_of_digitization.pdf
- UNESCO. (In progress). *Fundamental Principles of Digitization of Documentary Heritage*. [“The purpose of this text is to collate in one document, the basic information needed to Understand the requirements of digitization.”] Retrieved from
http://www.unesco.org/new/fileadmin/MULTIMEDIA/HQ/CI/CI/pdf/mow/digitization_guidelines_for_web.pdf

3. Guidelines that focus on digital capture and specific media include:

- American Library Association, Association for Library Collections and Technical Services, Preservation and Reformatting Section. (2013, June). *Minimum Digitization Capture Recommendations*. Retrieved from
<http://www.ala.org/alcts/resources/preserv/minimum-digitization-capturerecommendations>

- Federal Agencies Digitization Initiative Still Image Working Group. (2010, August.) *Technical Guidelines of Digitizing Cultural Heritage Materials: Creation of Raster Image Master Files For the Following Originals: Manuscripts, Books, Graphic Illustrations, Artwork, Maps, Plans, Photographs, Aerial Photographs, and Objects and Artifacts*. Retrieved from
http://www.digitizationguidelines.gov/guidelines/FADGI_Still_Image-Tech_Guidelines_2010-08-24.pdf

4. Digital preservation remains a pressing concern, as evidenced by this UNESCO declaration:

- UNESCO and University of British Columbia. (2012, September 26-28). *UNESCO/UBC Vancouver Declaration: The Memory of the World in the Digital Age: Digitization and Preservation*, 26-28. Retrieved from
http://www.unesco.org/new/fileadmin/MULTIMEDIA/HQ/CI/CI/pdf/mow/unesco_ubuntu_vancouver_declaration_en.pdf

5. IFLA is now using Creative Commons licenses for its publications.

- Creative Commons. (n.d.). Retrieved June 27, 2014 from Creative Commons website,
<http://creativecommons.org/>

6. Aggregators and portals are proliferating. Two common international efforts include Europeana (<http://www.europeana.eu/>) and the Internet Archive (<https://archive.org/>).

පුස්තකාල සංගම් සහ ආයතනවල අන්තර්ජාතික සම්මෙළනය
දුරුලත ගුන්ථ සහ අන්තිච්චත් එකතු ඩීපිටල්කරණය කිරීම සැලසුම් කිරීම සඳහා මාරුගෝපලදීය

Examples of national efforts include Gallica in France (<http://gallica.bnf.fr/>), Trove in Australia (<http://trove.nla.gov.au/>), and the Digital Public Library of America in the United States (<http://dp.la>).

7. The Primary Trustworthy Digital Repository Authorisation Body (ISO-PTAB) plays a major role in training auditors and repository managers. There are three important ISO standards related to digital preservation:

International Organization for Standardization. (ISO 14721:2012). *Space data and information transfer systems -- Open archival information system (OAIS) -- Reference model.* [A reference model for what is required for an archive to provide long-term preservation of digital information.] Retrieved from http://www.iso.org/iso/iso_catalogue/catalogue_ics/catalogue_detail_ics.htm?csnumber=57284

International Organization for Standardization. (ISO 16363:2012). *Space data and information transfer systems -- Audit and certification of trustworthy digital repositories* [Sets out comprehensive metrics for what an archive must do, based on OAIS.] Retrieved from http://www.iso.org/iso/catalogue_detail.htm?csnumber=56510

International Organization for Standardization. (ISO 16919, soon to be published). *Space data and information transfer systems - Requirements for bodies providing audit and certification of candidate trustworthy digital repositories.* Retrieved from http://www.iso.org/iso/catalogue_detail.htm?csnumber=57950